



NEW

ශ්‍රී ලංකා විභාග දෙපාර්තමේන්තුව
අ.පො.ස. (උ.පෙළ) විභාගය - 2020

33 - ගිණුම්කරණය

නව නිර්දේශය

ලකුණු දීමේ පටිපාටිය

මෙය උත්තරපත්‍ර පරීක්ෂකවරුන්ගේ ප්‍රයෝජනය සඳහා සකස් කෙරිණි.
ප්‍රධාන/ සහකාර පරීක්ෂක රැස්වීමේ දී ඉදිරිපත්වන අදහස් අනුව මෙහි වෙනස්කම් කරනු ලැබේ.

අ.පො.ස. (උ.පෙළ) විභාගය - 2020

33 - ගිණුම්කරණය

නව නිර්දේශය

ලකුණු බෙදීයාම

$$\text{I පත්‍රය} \quad 04 \times 50 = 200$$

$$\text{II පත්‍රය} = 200$$

$$\text{එකතුව} = 400 \div 4$$

$$\text{අවසාන ලකුණු} = 100$$

උත්තරපත්‍ර ලකුණු කිරීමේ පොදු ශිල්පීය ක්‍රම

උත්තරපත්‍ර ලකුණු කිරීමේ හා ලකුණු ලැයිස්තුවල ලකුණු සටහන් කිරීමේ සම්මත ක්‍රමය අනුගමනය කිරීම අනිවාර්යයෙන්ම කළ යුතුවේ. ඒ සඳහා පහත පරිදි කටයුතු කරන්න.

1. උත්තරපත්‍ර ලකුණු කිරීමට රතුපාට බෝල් පොයින්ට් පෑනක් පාවිච්චි කරන්න.
2. සෑම උත්තරපත්‍රයකම මුල් පිටුවේ සහකාර පරීක්ෂක සංකේත අංකය සටහන් කරන්න. ඉලක්කම් ලිවීමේදී පැහැදිලි ඉලක්කමෙන් ලියන්න.
3. ඉලක්කම් ලිවීමේදී වැරදුණු අවස්ථාවක් වේ නම් එය පැහැදිලිව තනි ඉරකින් කපා හැර නැවත ලියා කෙටි අත්සන යොදන්න.
4. එක් එක් ප්‍රශ්නයේ අනු කොටස්වල පිළිතුරු සඳහා හිමි ලකුණු ඒ ඒ කොටස අවසානයේ Δ ක් තුළ ලියා දක්වන්න. අවසාන ලකුණු ප්‍රශ්න අංකයත් සමඟ $\square$ ක් තුළ, භාග සංඛ්‍යාවක් ලෙස ඇතුළත් කරන්න. ලකුණු සටහන් කිරීම සඳහා පරීක්ෂකවරයාගේ ප්‍රයෝජනය සඳහා ඇති තීරුව භාවිත කරන්න.

උදාහරණ : ප්‍රශ්න අංක 03

- (i) $\sqrt{\quad}$ $\frac{4}{5}$
- (ii) $\sqrt{\quad}$ $\frac{3}{5}$
- (iii) $\sqrt{\quad}$ $\frac{3}{5}$

03 (i) $\frac{4}{5} +$ (ii) $\frac{3}{5} +$ (iii) $\frac{3}{5} =$ $\frac{10}{15}$

බහුවරණ උත්තරපත්‍ර : (කවුළු පත්‍රය)

1. අ.පො.ස. (උ.පෙළ) හා තොරතුරු තාක්ෂණ විභාගය සඳහා කවුළු පත්‍ර දෙපාර්තමේන්තුව මගින් සකසනු ලැබේ. නිවැරදි වරණ කපා ඉවත් කළ සහතික කරන ලද කවුළුපතක් ඔබ වෙත සපයනු ලැබේ. සහතික කළ කවුළු පත්‍රයක් භාවිත කිරීම පරීක්ෂකගේ වගකීම වේ.
2. අනතුරුව උත්තරපත්‍ර හොඳින් පරීක්ෂා කර බලන්න. කිසියම් ප්‍රශ්නයකට එක් පිළිතුරකට වඩා ලකුණු කර ඇත්නම් හෝ එකම පිළිතුරක්වත් ලකුණු කර නැත්නම් හෝ වරණ කැපී යන පරිදි ඉරක් අඳින්න. ඇතැම් විට අයදුම්කරුවන් විසින් මුලින් ලකුණු කර ඇති පිළිතුරක් මකා වෙනත් පිළිතුරක් ලකුණු කර තිබෙන්නට පුළුවන. එසේ මකන ලද අවස්ථාවකදී පැහැදිලිව මකා නොමැති නම් මකන ලද වරණය මත ද ඉරක් අඳින්න.
3. කවුළු පත්‍රය උත්තරපත්‍රය මත නිවැරදිව තබන්න. නිවැරදි පිළිතුර $\checkmark$ ලකුණකින් ද, වැරදි පිළිතුර 0 ලකුණකින් ද වරණ මත ලකුණු කරන්න. නිවැරදි පිළිතුරු සංඛ්‍යාව ඒ ඒ වරණ තීරයට පහළින් ලියා දක්වන්න. අනතුරුව එම සංඛ්‍යා එකතු කර මුළු නිවැරදි පිළිතුරු සංඛ්‍යාව අදාළ කොටුව තුළ ලියන්න.

ව්‍යුහගත රචනා හා රචනා උත්තරපත්‍ර :

1. අයදුම්කරුවන් විසින් උත්තරපත්‍රයේ හිස්ව තබා ඇති පිටු හරහා රේඛාවක් ඇඳ කපා හරින්න. වැරදි හෝ නුසුදුසු පිළිතුරු යටින් ඉරි අඳින්න. ලකුණු දිය හැකි ස්ථානවල හරි ලකුණු යෙදීමෙන් එය පෙන්නන්න.
2. ලකුණු සටහන් කිරීමේදී ඕවර්ලන්ඩ් කඩදාසියේ දකුණු පස තීරය යොදා ගත යුතු වේ.
3. සෑම ප්‍රශ්නයකටම දෙන මුළු ලකුණු උත්තරපත්‍රයේ මුල් පිටුවේ ඇති අදාළ කොටුව තුළ ප්‍රශ්න අංකය ඉදිරියෙන් අංක දෙකකින් ලියා දක්වන්න. ප්‍රශ්න පත්‍රයේ දී ඇති උපදෙස් අනුව ප්‍රශ්න තෝරා ගැනීම කළ යුතුවේ. සියලු ම උත්තර ලකුණු කර ලකුණු මුල් පිටුවේ සටහන් කරන්න. ප්‍රශ්න පත්‍රයේ දී ඇති උපදෙස්වලට පටහැනිව වැඩි ප්‍රශ්න ගණනකට පිළිතුරු ලියා ඇත්නම් අඩු ලකුණු සහිත පිළිතුරු කපා ඉවත් කරන්න.
4. පරීක්ෂාකාරීව මුළු ලකුණු ගණන එකතු කොට මුල් පිටුවේ නියමිත ස්ථානයේ ලියන්න. උත්තරපත්‍රයේ සෑම උත්තරයකටම දී ඇති ලකුණු ගණන උත්තරපත්‍රයේ පිටු පෙරළමින් නැවත එකතු කරන්න. එම ලකුණු ඔබ විසින් මුල් පිටුවේ එකතුව ලෙස සටහන් කර ඇති මුළු ලකුණට සමාන දැයි නැවත පරීක්ෂා කර බලන්න.

ලකුණු ලැයිස්තු සකස් කිරීම :

සියලු ම විෂයන්හි අවසාන ලකුණු ඇගයීම් මණ්ඩලය තුළදී ගණනය කරනු නොලැබේ. එබැවින් එක් එක් පත්‍රයට අදාළ අවසාන ලකුණු වෙන වෙනම ලකුණු ලැයිස්තුවලට ඇතුළත් කළ යුතු ය. I පත්‍රය සඳහා බහුවරණ පිළිතුරු පත්‍රයක් පමණක් ඇති විට ලකුණු ලැයිස්තුවට ලකුණු ඇතුළත් කිරීමෙන් පසු අකුරෙන් ලියන්න. අනෙකුත් උත්තරපත්‍ර සඳහා විස්තර ලකුණු ඇතුළත් කරන්න. 51 විත්‍ර විෂයයේ I, II හා III පත්‍රවලට අදාළ ලකුණු වෙන වෙනම ලකුණු ලැයිස්තුවල ඇතුළත් කර අකුරෙන් ද ලිවිය යුතු වේ.

ශ්‍රී ලංකා විභාග දෙපාර්තමේන්තුව
இலங்கைப் பரீட்சைத் திணைக்களம்

අ.පො.ස. (උ.පෙළ) විභාගය/க.பொ.த. (உயர் தர)ப் பரீட்சை- 2020

නව නිර්දේශය/ பழைய பாடத்திட்டம்

විෂයය අංකය
பாட இலக்கம்

33

විෂයය
பாடம்

ගිණුම්කරණය

ලකුණු දීමේ පටිපාටිය/புள்ளி வழங்கும் திட்டம்
I පත්‍රය /பத்திரம் I

ප්‍රශ්න අංකය வினா இல.	පිළිතුරු අංකය விடை இல.	ප්‍රශ්න අංකය வினா இல.	පිළිතුරු අංකය விடை இல.	ප්‍රශ්න අංකය வினா இல.	පිළිතුරු අංකය விடை இல.
01.	4	11.	4	21.	3
02.	3	12.	2	22.	4
03.	2	13.	4	23.	5
04.	4	14.	2	24.	2
05.	1	15.	4	25.	3
06.	2	16.	4	26.	5
07.	4	17.	4	27.	4
08.	4	18.	3	28.	1
09.	4	19.	2	29.	4
10.	3	20.	2	30.	5

❖ විශේෂ උපදෙස්/ விசேட அறிவுறுத்தல் :

එක් පිළිතුරකට/ ஒரு சரியான விடைக்கு ලකුණු 04 බැගින්/புள்ளி வீதம்

මුළු ලකුණු/ மொத்தப் புள்ளிகள்

04 × 30 = 120

31. A - T / සත්‍ය (01)
 B - T / සත්‍ය (01)
 C - T / සත්‍ය (01)
 D - F / අසත්‍ය (01)
32. (අ) රු 270 000 (02)
 (ආ) රු 180 000 (02)
33. A - ගැණුම් ජර්නලය (01)
 B - පොදු ජර්නලය (01)
 C - විකුණුම් ජර්නලය (01)
 D - මුදල් ගෙවීම් ජර්නලය (01)
34. A රු 90 000 වැඩිවීම/ (+) (02)
 B රු 50 000 අඩුවීම/ (-) (02)
35. (1) දේපළ, පිරිසත සහ උපකරණ ප්‍රත්‍යාගණනය කිරීම
 (2) නොග පිරිවැය සහ ශුද්ධ උපලබ්ධි අගයෙන් වඩා අඩු අගයට සටහන් කිරීම
 (3) භාවිත අයිතිය සහිත වත්කම් සහ කල්බදු වගකීම් ගෙවන වාර්ෂික වල වර්තමාන අගයට හඳුනා ගැනීම
 (මිනුම නිවැරදි අයිතමකට ලකුණු 02 බැගින් x 2) (04)
36. රු
- | | | |
|--|-------------|------|
| A - නොඉපයූ ආදායම් ගිණුම / අත්තිකාරම් ගිණුම | හර 60 000 | |
| වෙළෙඳ ලැබිය යුතු / ණයගැති පාලන ගිණුම | හර 120 000 | |
| විකුණුම් | බැර 180 000 | (02) |
| B - අලෙවි ප්‍රවර්ධන වියදම් ගිණුම | හර 30 000 | |
| ඉදිරියට කළ අලෙවි ප්‍රවර්ධන වියදම් ගිණුම | බැර 30 000 | (02) |
| හෝ | | |
| ඉදිරියට කළ අලෙවි ප්‍රවර්ධන වියදම් ගිණුම | හර 60 000 | |
| අලෙවි ප්‍රවර්ධන ගිණුම වියදම් | හර 30 000 | |
| මුදල් ගිණුම | බැර 90 000 | |

37. A - වියදම් (01)
 B - හිමිකම් (01)
 C - වගකීම් (01)
 D - වත්කම් (01)
38. A - F / අසත්‍ය (01)
 B - T / සත්‍ය (01)
 C - T / සත්‍ය (01)
 D - F / අසත්‍ය (01)
39. A - ප්‍රාග්ධනයට දායක වීම සඳහා ප්‍රතිලාභ / ප්‍රාග්ධනයේ ආවස්ථික පිරිවැය / ප්‍රාග්ධන දායක අනුපාතය සහ ලාභලාභ අනුපාතය වෙනස් වන විට (01)
 B - කළමනාකරණයට දායක වන බැවින් (01)
 C - අවදානම දරන බැවින් (02)
40. A - T / සත්‍ය (01)
 B - F / අසත්‍ය (01)
 C - F / අසත්‍ය (01)
 D - T / සත්‍ය (01)
41. (අ) ආයෝජකයන්, ණය සපයන්නන්, වෙනත් ණය හිමියන් (02)
 (ආ) අතීත, වර්තමාන ආර්ථික සම්පත් (02)
42. (අ) රු. 394 500 (02)
 (ආ) රු. 975 500 (02)
43. (අ) රු. 2 500 000 (02)
 (ආ) රු. 1 200 000 (02)
44. A - T / සත්‍ය (01)
 B - F / අසත්‍ය (01)
 C - T / සත්‍ය (01)
 D - T / සත්‍ය (01)

45. (අ) රු. 850 000 (02)
(ආ) 1.7: 1 (02)
46. A - F / අසත්‍ය (01)
B - T / සත්‍ය (01)
C - F / අසත්‍ය (01)
D - T / සත්‍ය (01)
47. A - ද්‍රව්‍ය / ගබඩා අධියාවනා පත්‍රය (MRN/SRN) (01)
B - භාණ්ඩ ලැබීම් තුණ්ඩුව (GRN) (01)
C - කාර්යය තුණ්ඩුව / කාර්යය පත්‍රය / කාල පත්‍රිකාව (01)
D - මතු කියවීමේ පත්‍රය/ විදුලිබිලි (01)
48. A - 3 000 Kg (02)
B - 7 000 Kg (02)
49. (අ) රු. 500 (02)
(ආ) රු. 60 000 (01)
(ඉ) 120 (පුද්ගලයන්) (01)
50. (අ) රු. 700 000 (02)
(ආ) රු. 400 000 (02)

(ලකුණු 80)

ප්‍රශ්න අංක 1 - 30 = ලකුණු 120
31 - 50 = ලකුණු 80
ලකුණු 200

ප්‍රශ්න අංක 1

(1)

සීමිත විනුග පොදු සමාගම

2020.03.31 දිනෙන් අවසන් වර්ෂය සඳහා ලාභ හෝ අලාභ සහ වෙනත් විස්තීර්ණ ආදායම් ප්‍රකාශනය (01)

	සටහන්	රු.'000	
විකුණුම්		79 000 (01)	
විකුණුම් පිරිවැය		(51 038) (02)	WR 1
දළ ලාභය		(01) 27 962	
බෙදහැරීමේ පිරිවැය		(5 500) (02)	WR 2
පරිපාලන වියදම්		(5 487) (03)	WR 3
වෙනත් වියදම්		(2 250) (03)	WR 4
මූල්‍ය පිරිවැය		(1 900)	
බදු පෙර ලාභය	01	12 825	
ආදායම් බදු වියදම	02	(770) (02)	
කාලච්ඡේදය සඳහා ලාභය		(01) 12 055	
වෙනත් විස්තීර්ණ ආදායම්			
ප්‍රත්‍යාගණන අතිරික්තයේ වෙනස්වීම		(3 500) (01)	
මුළු විස්තීර්ණ ආදායම		(01) 8 555	

සටහන් 01: වර්ෂය සඳහා ලාභය ගණනය කර ඇත්තේ පහත වියදම් ද අඩු කිරීමෙන් පසුව ය.

	රු.'000
අධ්‍යක්ෂවරුන්ගේ වේතන	900
දේපළ, පිරිසිදු සහ උපකරණ මත ක්ෂය	3 200
ගනුදෙනුකරුවෙකු සඳහා වන්දි	550
විගණන ගාස්තු	275
මූල්‍ය පිරිවැය	1 900

(වටිනාකම සහිතව ඕනෑම අයිතමයකට ලකුණු 01 බැගින් x 2) (02)

සටහන 02: ආදායම් බදු සඳහා ප්‍රතිපාදන	රු.'000
ප්‍රවර්තන වර්ෂයේ බදු සඳහා ප්‍රතිපාදන	650 (01)
පසුගිය වර්ෂය සඳහා උග්‍රණ ප්‍රතිපාදන	120 (01)
එකතුව	770

පෙරවැඩ (WR) – (රු.'000):

WR 1 විකුණුම් පිරිවැය

ශේෂය		51 300
FIFO ක්‍රමය මත තොගය	(6 750) 01	
භරිත සාමාන්‍ය ක්‍රමය මත තොගය	6 488 01	262
එකතුව		<u>51 038</u>

WR 2 බෙදහැරීමේ පිරිවැය

ශේෂය		5 600
ප්‍රචාරණ වියදම්		350 01
මෝටර් රථ ක්‍ෂය ප්‍රතිවර්ත කිරීම	(1 550)	
සංශෝධිත මෝටර් රථ ක්‍ෂය	1 100	(450) 01
එකතුව		<u>5 500</u>

WR 3 පරිපාලන වියදම්

ශේෂය		6 462
අධ්‍යක්ෂ චේතන අඩුවීම		(350) 01
කල්බදු සෘජු පිරිවැය		(500) 01
ගොඩනැගිලි ක්‍ෂය ප්‍රතිවර්ත කිරීම	(725)	
සංශෝධිත ගොඩනැගිලි ක්‍ෂය	600	(125) 01
එකතුව		<u>5 487</u>

WR 4 වෙනත් වියදම්

ශේෂය		1 500
වන්දි සඳහා ප්‍රතිපාදන ප්‍රතිවර්ත කිරීම	(800) 01	
වන්දි සඳහා සංශෝධිත ප්‍රතිපාදන	550 01	250
ප්‍රත්‍යාගණන අලාභය		1 000 01
එකතුව		<u>2 250</u>

(ඉහත පෙරවැඩ ගිණුම් ලෙස ඉදිරිපත් කළ හැකිය.)

(ලකුණු 20)

(2)

සීමිත විකුණුම් පොදු සමාගම

2020.03.31 දිනෙන් අවසන් වර්ෂය සඳහා හිමිකම් වෙනස්වීමේ ප්‍රකාශනය

(රු.'000)

	ප්‍රකාශිත ප්‍රාග්ධනය - සාමාන්‍ය කොටස්	ප්‍රත්‍යාගණන සංචිත	රඳවාගත් ඉපැයුම්	එකතුව
2019.04.01 දිනට ශේෂය	25 000	3 500	5 650	34 150
මුළු විස්තීරණ ආදායම		01 (3 500)	01 12 055	8 555
2020.03.31 දිනට ශේෂය	25 000	-	17 705	42 705

(ලකුණු 02)

(3)

සීමිත විනුග පොදු සමාගම
2020.03.31 දිනට මූල්‍ය තත්ත්ව ප්‍රකාශනය (01)

	සටහන්	රු.'000	
ජංගම නොවන වත්කම්			
දේපළ, පිරිසත සහ උපකරණ	03	(01) 45 575	
භාවිත අයිතිය සහිත වත්කම	04	13 100	(02)
ජංගම වත්කම්			
තොගය		6 750	(01)
වෙළෙඳ ලැබිය යුතු දෑ		5 400	
ලැබිය යුතු ආදායම් බදු	05	80	(01)
මුදල් සහ මුදල් සමාන දෑ		1 250	
මුළු වත්කම්		72 155	
හිමිකම			
ප්‍රකාශිත ප්‍රාග්ධනය-සාමාන්‍ය කොටස්		25 000	
සංචිත			
රඳවාගත් ඉපැයුම්		(01) 17 705	
ජංගම නොවන වගකීම්			
කල්බදු වගකීම්		10 077	(01)
ජංගම වගකීම්			
වෙළෙඳ ගෙවිය යුතු දෑ		15 500	
කල්බදු වගකීම්		2 523	(01)
නොඉපයු ආදායම		500	(01)
වෙනත් ගෙවිය යුතු දෑ	06	850	(02)
මුළු හිමිකම සහ වගකීම්		72 155	

සටහන 03 : දේපළ, පිරිසක සහ උපකරණ

(රු.'000)

පිරිවැය/අගය	ඉඩම්	ගොඩනැගිලි	මෝටර් රථ	කාර්යාල උපකරණ	එකතුව
2019.04.01 දිනට ශේෂය	22 500	9 500	9 500	7 500	49 000
එකතු කිරීම්/ප්‍රත්‍යාගණන		5 000 (01)	6 000 (01)		11 000
ඉවත් කිරීම්/ප්‍රත්‍යාගණන අලාභ	(4 500) (01)				(4 500)
2020.03.31 දිනට ශේෂය	18 000	14 500	15 500	7 500	55 500
සමුච්චිත ක්‍ෂය					
2019.04.01 දිනට ශේෂය		(01) 3 775	1 950	1 000	6 725
වර්ෂය සඳහා ක්‍ෂය		(02) 600	1 100	1 500	3 200
2020.03.31 දිනට ශේෂය		4 375	3 050	2 500	9 925
2020.03.31 දිනට ධාරණ වටිනාකම	18 000	10 125	12 450	5 000	45 575

සටහන 04 : භාවිත අයිතිය සහිත වත්කම්

(රු.'000)

පිරිවැය	ගොඩනැගිලි	
2019.04.01 දිනට ශේෂය	-	
එකතු කිරීම්:		
හඳුනාගැනීමේ දී පිරිවැය	12 600	(01)
අලුත්වැඩියා වියදම්	500	(01)
2020.03.31 දිනට ශේෂය	13 100	
සමුච්චිත ක්‍ෂය		
2019.04.01 දිනට ශේෂය	-	
එකතු කිරීම්	-	
2020.03.31 දිනට ශේෂය	-	
2020.03.31 දිනට ධාරණ වටිනාකම	13 100	

සටහන 05 : ලැබිය යුතු ආදායම් බදු

වර්ෂය සඳහා ගෙවූ බදු	1 250
2019.04.01 දිනට ශේෂය	(400)
ප්‍රවර්තන වර්ෂය සඳහා ආදායම් බදු ප්‍රතිපාදන එකතුව	(01) (770)
	<u>80</u>

සටහන 06: වෙනත් ගෙවිය යුතු දෑ

වන්දි සඳහා ප්‍රතිපාදන	550	(01)
උපචිත පරිපාලන වියදම්	300	(01)
එකතුව	<u>850</u>	

(ලකුණු 18)

(මුළු ලකුණු 40)

ප්‍රශ්න අංක 1

1	2	3	එකතුව
20	02	18	40

33 - ගිණුම්කරණය (ලකුණු දීමේ පටිපාටිය) නව නිර්දේශය| අ.පො.ස. (උ.පෙළ) විභාගය 2020| අවසන් සංශෝධන ඇතුළත් කළයුතුව ඇත.

ප්‍රශ්න අංක 2

(අ) (1) 2020.03.31 දිනට FIFO ක්‍රමය මත තොගය රු.15 100 (06)

පෙරවැඩ:

දිනය	විස්තරය	ප්‍රමාණය	මිල (රු.)	එකතුව (රු.)
ජනවාරි - 01	තොගය	500	20.00	10 000 <u>01</u>
ජනවාරි - 05	ගැනුම්	300	24.00	7 200 <u>01</u>
ජනවාරි - 12	විකුණුම්	(400)	20.00	(8 000) <u>01</u>
ජනවාරි - 15	ගැනුම්	300	25.00	7 500 <u>01</u>
ජනවාරි - 25	විකුණුම්	(300)	100x20 + 200x24	(6 800) <u>01</u>
ජනවාරි - 31	ගැනුම්	200	26.00	5 200 <u>01</u>
	තොගය	600		15 100

හෝ

දිනය	විස්තරය	ප්‍රමාණය	මිල (රු.)	එකතුව (රු.)
ජනවාරි - 05	ගැනුම්	100	24.00	2 400 <u>02</u>
ජනවාරි - 15	ගැනුම්	300	25.00	7 500 <u>02</u>
ජනවාරි - 31	ගැනුම්	200	26.00	5 200 <u>02</u>
	තොගය	600		15 100

(2) FIFO ක්‍රමය මත විකුණුම් පිරිවැය රු.14 800 (02)

පෙරවැඩ:

දිනය	විස්තරය	ප්‍රමාණය	මිල (රු.)	එකතුව (රු.)
ජනවාරි - 12	විකුණුම්	400	20.00	8 000 <u>01</u>
ජනවාරි - 25	විකුණුම්	<u>300</u>	100 x20 + 200x 24	6 800 <u>01</u>
	විකුණුම් පිරිවැය	700		14 800

හෝ

ආරම්භක තොගය 10 000 01 + ගැනුම් 19 900 01 - අවසාන තොගය 15 100 = රු. 14 800

(3) භරිත සාමාන්‍ය ක්‍රමය මත විකුණුම් පිරිවැය රු.15 500 (04)

පෙරවැඩ:

දිනය	විස්තරය	ප්‍රමාණය	මිල (රු.)	එකතුව (රු.)
ජනවාරි - 01	තොගය	500	20.00	10 000
ජනවාරි - 05	ගැනුම්	<u>300</u>	24.00	7 200
		800		17 200
ජනවාරි - 12	විකුණුම්	(400)	21.50	(8 600) <u>02</u>
ජනවාරි - 15	ගැනුම්	<u>300</u>	25.00	7 500
		700		16 100
ජනවාරි - 25	විකුණුම්	(300)	23.00	(6 900) <u>02</u>
ජනවාරි - 31	ගැනුම්	<u>200</u>	26.00	5 200
	තොගය	600		14 400
විකුණුම් පිරිවැය (8 600+6 900)				15 500

හෝ

ආරම්භක තොගය 10 000 01 + ගැනුම් 19 900 01 - තොගය 14 400 02 = රු.15 500

(ලකුණු 12)

(ආ)

(1) පොදු කාර්ය පිරිවැය විශ්ලේෂණ පත්‍රිකාව (රු.'000)					
විස්තරය	විභජන පදනම	එකතුව	නිෂ්පාදන දෙපාර්තමේන්තු		සේවා දෙපාර්තමේන්තුව
			එකලස්	නිමැවුම්	ගබඩාව
චක්‍ර වේතන	සේවක සංඛ්‍යාව/ (20:12:3) (01)	700	400	240	60 (01)
නිෂ්පාදන කළමනාකාර වැටුප්	කළමනාකරුවන් සංඛ්‍යාව/ (2:1) (01)	900	600	300 (01)	
කුලිය	භූමි ප්‍රමාණය/(3:2:1) (01)	960	480	320	160 (01)
විදුලිය	කිලෝවොට් පැය/(4:2:1) (01)	350	200	100	50 (01)
යන්ත්‍ර මත ඝය	යන්ත්‍ර පිරිවැය /(3:2) (01)	800	480	320 (01)	
වෙනත් නිෂ්පාදන පොදු කාර්ය පිරිවැය	සෘජු (01)	290	190	70	30 (01)
		4 000	2 350	1 350	300
ගබඩා පොදු කාර්ය පිරිවැය නැවත විභජනය	සමාන		(01) 150	(01) 150	(300)
මුළු නිෂ්පාදන පොදු කාර්ය පිරිවැය		4 000	2 500	1 500	

(ලකුණු 14)

(2) යන්ත්‍ර පැයකට පොදු කාර්ය පිරිවැය අන්තර්ග්‍රහණ අනුපාතය (රු.)

එකලස් 50 (02) නිමැවුම් 25 (02)

පෙරවැඩ:		
මුළු නිෂ්පාදන පොදු කාර්ය පිරිවැය (රු.'000)	(01) 2 500	(01) 1 500
යන්ත්‍ර පැය ගණන ('000)	50 (01)	60 (01)
පොදු කාර්ය පිරිවැය අන්තර්ග්‍රහණ අනුපාතය (රු.)	50	25

(ලකුණු 04)

(3) මුළු පරිපාලන පොදු කාර්ය පිරිවැය (රු.'000) 250 (03)

පෙරවැඩ:	රු.'000
චක්‍ර වේතන	50
කුලිය	120 (01)
විදුලිය	50 (01)
කාර්යාල උපකරණ ඝය	30 (01)
එකතුව	250

(ලකුණු 03)

(4) 'A' භාණ්ඩයේ නිෂ්පාදන පිරිවැය = එකකයට රු. 400 (03)

පෙරවැඩ:	රු.
ප්‍රාථමික පිරිවැය	225 <u>01</u>
නිෂ්පාදන පොදු කාර්ය පිරිවැය:	
එකලස්	(2 X 50) <u>01</u> 100
නිමැවුම්	(3 X 25) <u>01</u> 75
	<u>175</u>
මුළු නිෂ්පාදන පිරිවැය	<u>400</u>

(ලකුණු 03)

(5) 'B' භාණ්ඩයේ විකුණුම් මිල = එකකයක මිල රු. 700 (04)

පෙරවැඩ:	රු.
ප්‍රාථමික පිරිවැය	310 <u>01</u>
නිෂ්පාදන පොදු කාර්ය පිරිවැය:	
එකලස්	(4 X 50) <u>01</u> 200
නිමැවුම්	(2 X 25) <u>01</u> 50
	<u>250</u>
මුළු නිෂ්පාදන පිරිවැය	560
ලාභ ආන්තිකය	<u>01</u> 140
විකුණුම් මිල	<u>700</u>

(ලකුණු 04)

(ලකුණු 28)

(මුළු ලකුණු 40)

ප්‍රශ්න අංක 2

කොටස	1	2	3	4	5	එකතුව
(අ)	06	02	04	-	-	12
(ආ)	14	04	03	03	04	28
						<u>40</u>

ප්‍රශ්න අංක 3

(1)

(රු.000)

	දේපළ, පිරිසිදු සහ උපකරණ	කොම	වෙළෙඳ ලැබිය යුතු දෑ	කලින් ගෙවීම් සහ ගෙවූ අත්තිකාරම්	මුදල්	දිගු කාලීන ණය	වෙළෙඳ ගෙවිය යුතු දෑ	උපචිත වියදම්	ලද අත්තිකාරම්	හිමිකම	
ආරම්භක ශේෂ	900	160	130	274	100	400	90	12	10	1 052	02 *
ගනුදෙනු:											
(i)	+360					+360					01
(ii)		+130			-60		+70				02
(iii)		-86			+140					+54	02
(iv)					-12					-12	01
(v)			-50		+45					-5	02
(vi)		-30			+40				-10	+20	03
(vii)		-6								-6	01
(viii)										-4	
										+4	01
(ix)					-67	-50				-17	02
(x)		-154	+294							+140	02
(xi)				-34	-50					-84	02
(xii)					-12			-12			01
								+11		-11	01
(xiii)		-8			+3					-5	02
(xiv)					+14					+14	01
(xv)				-20						-20	01
අවසාන ශේෂ	03 ** 1 260	6	374	220	141	710	160	11	0	1 120	

* (ආරම්භක ශේෂ දෙකක් සඳහා ලකුණු 01 බැගින්, ශේෂ 10 සඳහා උපරිම ලකුණු 02 යි)

** (අවසාන ශේෂ දෙකක් සඳහා ලකුණු 01 බැගින්, ශේෂ 10 සඳහා උපරිම ලකුණු 03 යි)

(ලකුණු 30)

(2) 2020.01.31 දිනෙන් අවසන් මාසය සඳහා ආදායම් ප්‍රකාශනය (රු.000)

විකුණුම්	484	(02)	(140 + 50 + 294) *
අඩුකළා: විකුණුම් පිරිවැය	(270)	(02)	(86+30 +154) */{160+130-6-8-6}* *(මෙම සංඛ්‍යා තුනම නිවැරදි නම් ලකුණු 02, සංඛ්‍යා 2ක් පමණක් නිවැරදි නම් ලකුණු 01)
දළ ලාභය	214		
වෙනත් ආදායම්:			
කපාහළ බොල්තය ආපසු ලැබීම්	14	(01)	
වියදම්:			
වැටුප්	(84)		
විදුලිය	(11)		
දුන් වට්ටම්	(5)		
කුලිය	(20)		
තොග හානි	(5)		
ණය පොලී	(17)		
ගිනි රක්ෂණ වාරිකය	(4)		
පරිත්‍යාග	(6)		
ශුද්ධ ලාභය	(01) 76		

**
(04)**(ඕනෑම නිවැරදි අයිතම දෙකකට
ලකුණු 01 බැගින්, උපරිම ලකුණු 04 යි)

(ලකුණු 10)

(මුළු ලකුණු 40)

ප්‍රශ්න අංක 3

1	2	එකතුව
30	10	40

ප්‍රශ්න අංක 4

(අ)

(1) 2020.03.31 දිනෙන් අවසන් වර්ෂය සඳහා ආදායම් ප්‍රකාශනය

	රු.	රු.
ආදායම:		
වාර්ෂික සාමාජික ගාස්තු	330 000 (02)	
යාවජීව සාමාජික ගාස්තු	40 000 (01)	
පරිත්‍යාග - ක්‍රීඩා උපකරණ	150 000 (01)	520 000
වියදම්:		
ව්‍යාපෘති වාර්තාව සකස් කිරීමේ පිරිවැය	86 000 (02)	
සාමාජික ගාස්තු සඳහා දුන් වට්ටම්	24 000 (01)	
වෙනත් මෙහෙයුම් වියදම්	250 000 (01)	(360 000)
අතිරික්තය		(01) 160 000

පෙරවැඩ:

6000 01x 01 55

(ලකුණු 09)

(2) 2020.03.31 දිනට හිමිකම:

Rs.

සමුච්චිත අරමුදල:

ආරම්භක ශේෂය

300 000 (01)

අතිරික්තය

(01) 160 000

460 000

යාවජීව සාමාජික අරමුදල

160 000 (01)

ක්‍රීඩා උපකරණ අරමුදල

250 000 (01)

ගොඩනැගිලි අරමුදල

1 000 000 (01)

1 870 000

(ලකුණු 05)

(ලකුණු 14)

(ආ)

(1) ගැනුම් ජ'නලය (රු.'000)

දිනය	විස්තරය	වටිනාකම	VAT	එකතුව
	සමන් ට්‍රේඩර්ස්	500*	40*	540*
	අමල් ට්‍රේඩර්ස්	400*	32*	432*
	මහේෂ් ට්‍රේඩර්ස්	200*	16*	216*
	එකතුව	1 100	88	1 188

(03)*

*(එකතුව හැර වෙනත් ඕනෑම නිවැරදි අයිතම තුනකට 01 බැගින් අයිතම නමය සඳහා උපරිම ලකුණු 03 යි)

මුදල් ලැබීම් ජ'නලය (රු.'000)

දිනය	විස්තරය	වට්ටම්	වටිනාකම	විශ්ලේෂණය		
				විකුණුම්	ණයගැතියෝ	VAT
	නාමල් ට්‍රේඩර්ස්	5*	75		75*	
	ගමගේ ට්‍රේඩර්ස්		50		50*	
	සුමුදු ට්‍රේඩර්ස්	10*	500		500*	
	අත්පිට විකුණුම්		972	900*		72*
	එකතුව	15	1 597	900	625	72

(03)*

*(වටිනාකම් තීරුවේ ඇති අයිතම සහ එකතුව හැර අනිකුත් ඕනෑම නිවැරදි අයිතම දෙකකට ලකුණු 01 බැගින් අයිතම හත සඳහා - උපරිම ලකුණු 03 යි)

මුදල් ගෙවීම් ජ'නලය (රු.'000)

දිනය	විස්තරය	වට්ටම්	වටිනාකම	විශ්ලේෂණය		
				ණය හිමියෝ	වියදම්	වෙනත්
	සමන් ට්‍රේඩර්ස්	10*	290	290*		
	අමල් ට්‍රේඩර්ස්		200	200*		
	මහේෂ් ට්‍රේඩර්ස්		150	150*		
	සේවක වැටුප්		552		552*	
	EPF ප්‍රේෂණ		120			120*
	ETF ප්‍රේෂණ		18			18*
	වෙනත් වියදම්		250		250*	
	එකතුව	10	1 580	640	802	138

(04)*

*(වටිනාකම් තීරුවේ ඇති අයිතම සහ එකතුව හැර ඕනෑම නිවැරදි අයිතම දෙකකට ලකුණු 01 බැගින්, අයිතම අට සඳහා - උපරිම ලකුණු 04 යි)

(ලකුණු 10)

(2) මුදල් ගිණුම (රු.'000)

	හර		බැර
ශේෂය ඉ/ගෙ	50	ණයහිමි පාලන	640*
ණයගැති පාලන	625*	වැටුප් පාලන	552*
විකුණුම්	900*	ගෙවිය යුතු EPF	120*
VAT පාලන	72*	ගෙවිය යුතු ETF	18*
		වෙනත් වියදම්	250*
		ශේෂය ප/ගෙ	67
	1 647		1 647

*(ශේෂ හැර ඕනෑම නිවැරදි අයිතම දෙකකට ලකුණු 01 බැගින් අයිතම අට සඳහා, උපරිම ලකුණු 04 යි) (04)

ණයගැති පාලන ගිණුම (රු.'000)

	හර		බැර
ශේෂය ඉ/ගෙ	300	මුදල්	625*
විකුණුම්	750*	දුන් වට්ටම්	15*
VAT	60*	ශේෂය ප/ගෙ	470
	1 110		1 110

*(ශේෂ හැර ඕනෑම නිවැරදි අයිතමයක් සඳහා ලකුණු 01 බැගින්, උපරිම ලකුණු 03 යි) (03)

VAT පාලන ගිණුම (රු.'000)

	හර		බැර
		ශේෂය ඉ/ගෙ	40
ණයහිමි පාලන	88*	ණයගැති පාලන	60*
ශේෂය ප/ගෙ	84	මුදල්	72*
	172		172

*(ශේෂ හැර ඕනෑම නිවැරදි අයිතමයක් සඳහා ලකුණු 01 බැගින්, උපරිම ලකුණු 03 යි) (03)

වැටුප් පාලන ගිණුම (රු.'000)			
	හර		බැර
මුදල්	552*	වැටුප්	600*
ගෙවිය යුතු EPF	48*		
	600		600

*(ඕනෑම නිවැරදි අයිතමයක් සඳහා ලකුණු 01 බැගින්, උපරිම ලකුණු 03 යි) **03**

ගෙවිය යුතු EPF ගිණුම (රු.'000)			
	හර		බැර
මුදල්	120*	ශේෂය ඉ/ගෙ	120
		වැටුප් පාලන	48*
ශේෂය ප/ගෙ	120	EPF වියදම්	72*
	240		240

*(ශේෂ හැර ඕනෑම නිවැරදි අයිතමයකටම ලකුණු 01 බැගින්, උපරිම ලකුණු 03 යි) **03**

(ලකුණු 16)

(ලකුණු 26)

(මුළු ලකුණු 40)

ප්‍රශ්න අංක 4

කොටස	1	2	එකතුව
(අ)	09	05	14
(ආ)	10	16	26
			40

ප්‍රශ්න අංක 5

(අ)

(1) 2020.03.31 දිනෙන් අවසන් වර්ෂය සඳහා ආදායම් ප්‍රකාශනය (රු.000)

විකුණුම්		6 000	
විකුණුම් පිරිවැය		(1 750) (01)	
දළ ලාභය		4 250	
මෙහෙයුම් වියදම්		(2 560) (01)	
බලපත්‍ර ගාස්තු		(10) (01)	
ණය පොලී		(30) (02)	WR1
ශුද්ධ ලාභය		1 650	
ප්‍රාග්ධන පොලී:			
නෙතු	200 (01)		
මුතු	100 (01)	(300)	
වැටුප්:			
නෙතු	600		
මුතු	600	(1 200) (01)	
ලාභ කොටස්:			
නෙතු	(01) 100		
මුතු	(01) 50	(150)	

පෙරවැඩ (WR1): ණය පොලී

2019.04.01 සිට 2019.09.30	(800x5%x6/12)	20 (01)
2019.10.01 සිට 2020.03.31	(400x5%x6/12)	10 (01)
		<u>30</u>

(ලකුණු 10)

(2) ප්‍රාග්ධන ගිණුම් (රු.000)

	නෙතූ	මුතු	ගංගා		නෙතූ	මුතු	ගංගා
ප්‍රාග්ධන (කීර්තිනාමය)	750	450	300	ශේෂය ඉ/ගෙ	2 000	1 000	-
ශේෂය ප/ගෙ	2 250	1 050	2 700	මුදල්			3 000
				ප්‍රාග්ධන (කීර්තිනාමය)	1 000	500	
	3 000	1 500	3 000		3 000	1 500	3 000

(ලකුණු 03)

ජංගම ගිණුම් (රු.000)

	නෙතූ	මුතු		නෙතූ	මුතු
භාණ්ඩ ගැනිලි	60	40	ශේෂය ඉ/ගෙ	400	200
රක්ෂණ වාරිකය	500		බලපත්‍ර ගාස්තු	10	
මුදල් ගැනිලි		40	ප්‍රාග්ධන පොලී	200	100
ශේෂය ප/ගෙ	750	870	වේතන	600	600
			ලාභ කොටස්	100	50
	1 310	950		1 310	950

(ලකුණු 07)

(ලකුණු 20)

(ආ)

සීමිත අයාත් පොදු සමාගම
2020.03.31 දිනෙන් අවසන් වර්ෂය සඳහා මුදල් ප්‍රවාහ ප්‍රකාශනය

	රු.'000	
මෙහෙයුම් ක්‍රියාකාරකම් වලින් මුදල් ප්‍රවාහ:		
බදු පෙර ලාභය	8 660 (02)	WR1
ගැලපීම්:		
මෝටර් රථ විකිණීම මත ලාභය	(400) (01)	
කෂය	2 100 (01)	
	10 360	
කාරක ප්‍රාග්ධනයේ වෙනස්වීම්:		
තොග වැඩි වීම	(2 500) (01)	
වෙළෙඳ ලැබිය යුතු දෑ අඩු වීම	2 250 (01)	
වෙළෙඳ ගෙවිය යුතු දෑ අඩු වීම	(3 050) (01)	
මෙහෙයුම් වලින් මුදල්	7 060	
බදු ගෙවීම්	(1 260) (01)	WR 2
මෙහෙයුම් ක්‍රියාකාරකම් වලින් ජනනය වූ ශුද්ධ මුදල්	(01) 5 800	
ආයෝජන ක්‍රියාකාරකම් වලින් මුදල් ප්‍රවාහ:		
මෝටර් රථයක් මිල දී ගැනීම	(8 000) (02)	WR 3
මෝටර් රථයක් විකිණීමෙන් ලද මුදල්	1 900 (02)	WR 4
ආයෝජන ක්‍රියාකාරකම්වල යෙදූ වූ ශුද්ධ මුදල්	(01) (6 100)	
මූල්‍ය ක්‍රියාකාරකම් වලින් මුදල් ප්‍රවාහ:		
කොටස් නිකුත්වෙන් ලද මුදල	6 000 (01)	WR 5
කල්බදු වාරික ගෙවීම	(4 000) (01)	
ලාභාංශ ගෙවීම	(1 200) (01)	
මූල්‍ය ක්‍රියාකාරකම් වලින් ජනනය වූ ශුද්ධ මුදල්	(01) 800	
කාලච්ඡේදය සඳහා වූ ශුද්ධ මුදල් ප්‍රවාහ වැඩි වීම	500	
2019.04.01 දිනට මුදල් සහ මුදල් සමාන දෑ	600 (01)	
2020.03.31 දිනට මුදල් සහ මුදල් සමාන දෑ	1 100 (01)	

පෙරවැඩ (WR):		
WR 1 බදු පෙර ලාභය		
අවසාන රඳවාගත් ඉපැයුම්	6 500	
ආරම්භක රඳවාගත් ඉපැයුම්	(2 200)	
	4 300	
සංචිත ප්‍රාග්ධනික කිරීම	2 000	01
අතුරු ලාභාංශ	1 200	01
වර්ෂය සඳහා ලාභය	7 500	
වර්ෂය සඳහා බදු	1 160	
බදු පෙර ලාභය	8 660	
WR 2 ගෙවූ බදු		
ආරම්භක ගෙවිය යුතු බදු	600	
කාලච්ඡේදය සඳහා බදු වියදම	1 160	01
අවසාන ගෙවිය යුතු බදු	(500)	
ගෙවූ බදු	(1 260)	
WR 3 මෝටර් රථයක් මිල දී ගැනීම		
අවසාන ශේෂය	35 500	
ආරම්භක ශේෂය	(30 100)	
	5 400	
ප්‍රත්‍යාගණනය	(1 000)	01
ඉවත් කිරීම	3 000	
ක්ෂය	2 100	01
ඉවත් කිරීම් මත ක්ෂය	(1 500)	
අත්පත් කරගැනීම මත ගෙවූ මුදල්	8 000	
WR 4 මෝටර් රථ ඉවත් කිරීම තුළින් ලද මුදල්		
පිරිවැය	3 000	01
ලාභය	400	
ක්ෂය	(1 500)	01
විකිණීමෙන් ලද මුදල්	1 900	
WR 5 කොටස් නිකුත් කිරීමෙන් ලද මුදල්		
අවසාන ප්‍රකාශිත ප්‍රාග්ධනය	28 000	
ආරම්භක ප්‍රකාශිත ප්‍රාග්ධනය	(20 000)	
	8 000	
සංචිත ප්‍රාග්ධනික කිරීම	(2 000)	01
කොටස් නිකුත් කිරීමෙන් ලද මුදල්	6 000	

(ලකුණු 20)
(මුළු ලකුණු 40)

ප්‍රශ්න අංක 5

කොටස	1	2	එකතුව
(අ)	10	10	20
(ආ)			20
			40

ප්‍රශ්න අංක 6

(අ)

සමාගම	අනුපාතය
(1) බීටා (01)	ණය හිමිකම් අනුපාතය (01)
(2) ඇල්ෆා (01)	තොග පිරිවැටුම් අනුපාතය (01)
(3) බීටා (01)	ක්ෂණික වත්කම් අනුපාතය / ජංගම අනුපාතය (01)
(4) ගැමා (01)	වත්කම් මත ප්‍රතිලාභ අනුපාතය (01)
(5) බීටා (01)	ණයගැති පිරිවැටුම් අනුපාතය (01)

(ලකුණු 10)

(ආ)

(1)

(රු.'000)

	0	1	2	3	4	5	
මුදල් ගලා ඒම්							
වර්ධක මෙහෙයුම් මුදල් ප්‍රවාහය		600	600	600	600	600	(01)
සුන්බුන් අගය						125	(01)
කාරක ප්‍රාග්ධනය නැවත ලැබීම						275	(01)
පැරණි උපකරණය විකිණීම	250 (01)						
මුළු මුදල් ගලා ඒම්	250	600	600	600	600	1 000	
මුදල් ගලා යෑම්							
නව උපකරණයේ පිරිවැය	1 800						
ප්‍රවාහන පිරිවැය	200						(02)
සවිකිරීම් පිරිවැය	75						
කාරක ප්‍රාග්ධනය	275 (01)						
මුළු මුදල් ගලා යෑම්	2 350	-	-	-	-	-	(ලකුණු 07)

(2)

ශුද්ධ වර්තමාන අගය

(02) 422

ශුද්ධ මුදල් ප්‍රවාහය	(01)	-2 100	600	600	600	600	1 000	
10% වට්ටම් සාධකය		1	0.91	0.83	0.75	0.68	0.62	(01)
වර්තමාන අගය		-2 100	546	498	450	408	620	422

(ලකුණු 02)

(3) (01) ශුද්ධ වර්තමාන අගය ධන අගයක් ගන්නා බැවින් ව්‍යාපෘතිය පිළිගත යුතුය.

(ලකුණු 01)

(ලකුණු 10)

(ඉ)

(1) මුළු ස්ථාවර පිරිවැය = රු. 150 000

(05)

ප්‍රතිලාභියෙකු සඳහා විචල්‍ය පිරිවැය = රු. 1 000

(03)

පෙරවැඩ:			
ස්ථාවර පිරිවැය:		රු.	
වෛද්‍යවරුන්ගේ උපදේශන ගාස්තු		30 000	01
අත්පොත සංස්කරණය කිරීමේ පිරිවැය		25 000	01
චිත්‍ර ඇඳීමේ පිරිවැය		10 000	01
අත්පොත ලිවීමේ පිරිවැය	(10 000 x 7)	70 000	01
යතුරුලියන පිරිවැය	(50 x 300)	15 000	01
මුළු ස්ථාවර පිරිවැය		150 000	
ප්‍රතිලාභියෙකු සඳහා විචල්‍ය පිරිවැය:		රු.	
අත්පොත සඳහා මුද්‍රණ ගාස්තු		700	01
අත්වැසුම් යුගලයක පිරිවැය		200	01
මුහුණු ආවරණයක පිරිවැය		100	01
ප්‍රතිලාභියෙකු සඳහා විචල්‍ය පිරිවැය		1 000	

(ලකුණු 08)

(2) (i) ප්‍රතිලාභීන් සංඛ්‍යාව = 300

(02)

පෙරවැඩ:	
මුළු ස්ථාවර පිරිවැය (රු.)	01 150 000
ප්‍රතිලාභියෙකු සඳහා දයකය (රු.)	01 500
ප්‍රතිලාභීන් සංඛ්‍යාව	300

(ii) අපේක්ෂිත අනුග්‍රාහකත්වය = රු. 450 000

(02)

පෙරවැඩ:	
ප්‍රතිලාභියෙකු සඳහා අනුග්‍රාහකත්වය (රු.)	1 500 01
ප්‍රතිලාභීන් සංඛ්‍යාව	01 300
අපේක්ෂිත අනුග්‍රාහකත්වය (1 500 * 300) (රු.)	450 000

(ලකුණු 04)

- (3) රු.100 000 ක අතිරික්තයක් ලබා ගැනීමට අපේක්ෂා කරන්නේ නම් අපේක්ෂිත ප්‍රතිලාභීන් සංඛ්‍යාව = 500 (03)

පෙරවැඩ:		රු.
ස්ථාවර පිරිවැය	01	150 000
අතිරික්තය		<u>100 000</u> 01
එකතුව		250 000
ප්‍රතිලාභියෙකු සඳහා දයකය	01	500
අපේක්ෂිත ප්‍රතිලාභීන් සංඛ්‍යාව (250 000/500)		500

(ලකුණු 03)

- (4) සුබ සාධක සමිතියට අපේක්ෂිත අතිරික්තය = රු.150 000 (05)

පෙරවැඩ:		
සුබ සාධක සමිතියට අපේක්ෂිත අතිරික්තය:		
ප්‍රතිලාභියෙකු සඳහා දයකය (රු.)	01	500
ප්‍රතිලාභියෙකු සඳහා අනුග්‍රාහකත්වය (රු.)		1 500 01
දයක විකුණුම් අනුපාතය (1500/500)		0.33
අනුග්‍රාහකත්වය (රු.)		900 000 01
දයකය (රු.) (900 000x0.33)	01	300 000
ස්ථාවර පිරිවැය (රු.)	01	<u>150 000</u>
අතිරික්තය (රු.)		150 000

(ලකුණු 05)

(ලකුණු 20)

(මුළු ලකුණු 40)

ප්‍රශ්න අංක 6

කොටස	1	2	3	4	5	එකතුව
(අ)	02	02	02	02	02	10
(ආ)	07	02	01	-	-	10
(ඉ)	08	04	03	05	-	20
						40

60429

AL/2020/33/S-I(NEW)

සියලු ම හිමිකම් ඇවිරිණි / முழுப் பதிப்புரிமையுடையது / All Rights Reserved

නව නිර්දේශය/புதிய பாடத்திட்டம்/New Syllabus

NEW ශ්‍රී ලංකා විභාග දෙපාර්තමේන්තුව ශ්‍රී ලංකා විභාග දෙපාර්තමේන්තුව ශ්‍රී ලංකා විභාග දෙපාර්තමේන්තුව ශ්‍රී ලංකා විභාග දෙපාර්තමේන්තුව ශ්‍රී ලංකා විභාග දෙපාර්තමේන්තුව
Sri Lanka Department of Examinations, Sri Lanka Department of Examinations, Sri Lanka Department of Examinations, Sri Lanka Department of Examinations, Sri Lanka Department of Examinations, Sri Lanka
ශ්‍රී ලංකා විභාග දෙපාර්තමේන්තුව ශ්‍රී ලංකා විභාග දෙපාර්තමේන්තුව ශ්‍රී ලංකා විභාග දෙපාර්තමේන්තුව ශ්‍රී ලංකා විභාග දෙපාර්තමේන්තුව ශ්‍රී ලංකා විභාග දෙපාර්තමේන්තුව
Sri Lanka Department of Examinations, Sri Lanka Department of Examinations, Sri Lanka Department of Examinations, Sri Lanka Department of Examinations, Sri Lanka Department of Examinations, Sri Lanka

අධ්‍යයන පොදු සහතික පත්‍ර (උසස් පෙළ) විභාගය, 2020
கல்விப் பொதுத் தராதரப் பத்திர (உயர் தர)ப் பரீட்சை, 2020
General Certificate of Education (Adv. Level) Examination, 2020

ගිණුම්කරණය I
கணக்கீடு I
Accounting I

33 S I

දැඩි කාලය
இரண்டு மணித்தியாலம்
Two hours

උපදෙස්:

- * සියලුම ප්‍රශ්නවලට පිළිතුරු සපයන්න.
- * අංක 1 සිට 30 තෙක් වූ ප්‍රශ්නවලට නිවැරදි පිළිතුරු තෝරා එහි අංකය දැක්වීමට ඉදිරියෙන් ඇති හිඟ ඉරිමින ලියන්න.
- * අංක 31 සිට 50 තෙක් වූ ප්‍රශ්නවලට කෙටි පිළිතුරු අදාළ හිඟ ඉරිමින ලියන්න.
- * සෑම ප්‍රශ්නයකටම හමාන ලැබුණු හිමි පේ.
- * විභාග අංකය, ඉහළින් ඇති කොටුවේ පැහැදිලි පටහන් කරන්න.
- * වැඩිහිටිගේ සම්පාදනය කළ කොටසේ ගණකාගාර භාවිතයට අවසර දෙනු ලැබේ.

විභාග අංකය :

පරීක්ෂකගේ ලකේපනය සඳහා පමණි.

	අත්තන	සංකේත අංක	I පත්‍රය සඳහා	
			ප්‍රශ්න අංකය	මකුණු
1 වන පරීක්ෂකගේ			01 - 30	
2 වන පරීක්ෂකගේ				
අයි/ප්‍රධාන පරීක්ෂකගේ			31 - 50	
ගණිත පරීක්ෂකගේ				
ප්‍රධාන පරීක්ෂකගේ			එකතුව	

1. ආයතනයක මූල්‍ය ගිණුම්කරණයේ මූලික අරමුණ කුමක්ද?

- (1) භෞතික අවශ්‍යතාවයන්ට අනුකූලව ගනුදෙනු සටහන් කිරීම සහ වාර්තා කිරීම.
- (2) ගිණුම්කරණ ප්‍රමිතවලට අනුකූලව පොදු පරමාර්ථ මූල්‍ය ප්‍රකාශන පිළියෙල කිරීම.
- (3) වාර්ෂික බාහිර විගණනය සඳහා මූල්‍ය ප්‍රකාශන මගින් තොරතුරු සැපයීම.
- (4) ඇල්මැනි පාර්ශ්වයන්ට තීරණ ගැනීම සඳහා තොරතුරු සැපයීම.
- (5) කළමනාකරුවන්ට තීරණ ගැනීම සඳහා මූල්‍ය තොරතුරු සැපයීම.

(.....)

• අංක 2, 3, 4 සහ 5 ප්‍රශ්නවලට පිළිතුරු සැපයීමට පහත තොරතුරු භාවිත කරන්න.

නුවන් විසින් 2020.01.01 දින ලිපිද්වය අලෙවිසැලක් ආරම්භ කරන ලදී. මුහුණත් පොතොසුරු හුණ් මේම ව්‍යාපාරයේ එකම සේවකයා වේ. පහත ගනුදෙනු 2020 ජනවාරි මාසය තුළ සිදු විය.

අංකය	ගනුදෙනුව	වටිනාකම (රු. 000)
1	ව්‍යාපාරය ආරම්භ කිරීම සඳහා නුවන් මුදල් යෙදවීම	300
2	ලිපිද්වය අත්පිට මුදලට මිල දී ගැනීම	200
3	ලිපිද්වය ණයට මිල දී ගැනීම	550
4	දෝෂ සහිත වූ බැවින් ණයට මිල දී ගත් ලිපිද්වය වලින් කොටසක් ආපසු ගැවීම	50
5	ලිපිද්වය ණයට විකිණීම. මෙය තුළ රු. 64 000 ක එකතු කළ අගය මත බදු (VAT) අඩංගු ය	864
6	සුරික්ට වැටුප් ගෙවීම	40

මාසය තුළ විකුණූ ලිපිද්වයවල පිරිවැය රු. 500 000 ක් විය. 2020.01.31 දිනට ව්‍යාපාරය විසින් ගෙවිය යුතු විදුලි වියදම රු. 30 000 ක් විය. ගැනුම් සහ අනෙකුත් වියදම් මත VAT නොමැති බව උපකල්පනය කරන්න.

2. ගනුදෙනු අංක 2, 3, 4 සහ 5 සටහන් කිරීමට යොදාගනු ලබන මූලාශ්‍ර ලේඛන අනුපිළිවෙළින්:

- (1) ඉන්වොයිසිය, භාණ්ඩ ලැබීම් කුණ්ඩුව, හරපන, ඉන්වොයිසිය
- (2) ඉන්වොයිසිය, භාණ්ඩ ලැබීම් කුණ්ඩුව, බැරපන, ඉන්වොයිසිය
- (3) ගෙවීම් වවුචරය, ඉන්වොයිසිය, හරපන, ඉන්වොයිසිය
- (4) ගෙවීම් වවුචරය, ඉන්වොයිසිය, බැරපන, ඉන්වොයිසිය
- (5) ගෙවීම් වවුචරය, ඉන්වොයිසිය, බැරපන, පරිනාලි වවුචරය

(.....)

[රැවුම් පිටු මගින්.

AI/2020/33/S-I(NEW)

- 2 -

3. ගනුදෙනු අංක 1, 2, 3 සහ 4 හි ශුද්ධ ඔලුපාම නිරූපණය කරනු ලබන ගිණුම්කරණ සමීකරණය කුමක් ද?

$$\text{වත්කම් (රු.'000)} = \text{වගකීම් (රු.'000)} + \text{හිමිකම් (රු.'000)}$$

(1)	+ 800	+ 550	+ 250
(2)	+ 800	+ 500	+ 300
(3)	+ 850	+ 550	+ 300
(4)	+ 1 000	+ 700	+ 300
(5)	+ 1 000	+ 750	+ 250

(.....)

4. මෙම ව්‍යාපාරය ණයගැති පාලන ගිණුමක් පවත්වාගෙන යන්නේ නම්, ගනුදෙනු අංක 5 සටහන් කිරීමට අදාළ හිමිකම් ද්විත්ව සටහන කුමක් ද?

	හර (රු.'000)	බැර (රු.'000)
(1) ණයගැති පාලන ගිණුම	800	
විකුණුම් ගිණුම		800
(2) ණයගැති පාලන ගිණුම	864	
විකුණුම් ගිණුම		864
(3) ණයගැති පාලන ගිණුම	800	
VAT වියදම් ගිණුම	64	
විකුණුම් ගිණුම		864
(4) ණයගැති පාලන ගිණුම	864	
විකුණුම් ගිණුම		800
VAT පාලන ගිණුම		64
(5) ණයගැති පාලන ගිණුම	800	
VAT වියදම් ගිණුම	64	
විකුණුම් ගිණුම		800
VAT පාලන ගිණුම		64

(.....)

5. 2020.01.31 දිනෙන් අවසන් මාසය සඳහා මෙම ව්‍යාපාරයෙහි දළ ලාභය සහ ශුද්ධ ලාභය කොපමණ ද?

	දළ ලාභය (රු.'000)	ශුද්ධ ලාභය (රු.'000)
(1)	300	230
(2)	300	260
(3)	300	270
(4)	364	294
(5)	364	324

(.....)

6 සහ 7 ප්‍රශ්නවලට පිළිතුරු සැපයීමට පහත තොරතුරු භාවිත කරන්න.

ව්‍යාපාරයක් එහි සියලු මුදල් ගනුදෙනු බැංකු ජංගම ගිණුමක් මගින් සිදු කරනු ලබයි. මෙම ව්‍යාපාරයේ 2020 පෙබරවාරි මාසයේ අවසාන මුදල් ශේෂය හා බැංකු ප්‍රකාශනයේ ශේෂය අතර වෙනසක් නොවී ය. කෙසේ වුව ද, 2020.03.31 දිනට මුදල් ගිණුමේ ශේෂය වූ රු. 500 000 එදිනට බැංකු ප්‍රකාශනයේ ශේෂය සමග එකඟ නොවී ය. මාර්තු මාසයේ බැංකු ප්‍රකාශනය 2020.04.03 දින ලද අතර, එය පරීක්ෂා කිරීමේදී පහත දෑ හෙළිදරව් විය.

A - 2020.03.29 දින කැන්පස් කරන ලද රු. 100 000 ක වෙක්සනයක් උපලබ්ධි වී නොමැත.

B - ස්ථාවර නියෝග මත ගෙවන ලද මාර්තු මාසයේ ණය වාරිකය රු. 30 000 කි.

(මෙය තුළ අඩංගු පොලී වියදම් රු. 12 000 කි.)

C - 2020.03.30 දින බැංකුවේ කැන්පස් කරන ලද රු. 80 000 ක වෙක්සනයක් 2020.03.31 දින අගරු වී ඇත.

D - රු. 120 000 ක ආයෝජන ආදායමක් බැංකු ගිණුමට සෘජුව බැරකර ඇත.

සෘජු ප්‍රේෂණ, ස්ථාවර නියෝග ගෙවීම් සහ අගරු වූ වෙක්සන් පොත්වල සටහන් කරනු ලබන්නේ බැංකු ප්‍රකාශනය ලැබීමෙන් පසුව පමණි.

ඉහත 'A' සහ 'C' මගින් නිරූපනය කරනු ලබන්නේ ණයගැතියන් දෙදෙනෙකු විසින් ඔවුන්ගේ ගෙවිය යුතු ශේෂ පියවීම සඳහා ලබාදුන් වෙක්සන් ය.

[ආත්මීය පිටුව බලන්න.

AL/2020/33/S-I(NEW)

- 3 -

විභාග අංකය :

6. 2020.03.31 දිනට මුදල් ගිණුමේ සංශෝධිත ශේෂය සහ බැංකු ප්‍රකාශනයේ ශේෂය:

මුදල් ගිණුමේ සංශෝධිත ශේෂය (රු.'000)

බැංකු ප්‍රකාශනයේ ශේෂය (රු.'000)

(1)	410	510	
(2)	510	410	
(3)	510	510	
(4)	590	410	
(5)	590	510	(.....)

7. A, B, C සහ D අයිතම වලින් 2020 මාර්තු මාසය සඳහා ලාභයට සහ 2020.03.31 දිනට ණයගැති පාලන ගිණුමේ ශේෂයට ඇති ශුද්ධ බලපෑම නොපමණ ද?

ලාභයෙහි වැඩිවීම (රු.'000)

ණයගැති පාලන ගිණුමේ ශේෂය වැඩිවීම/(අඩුවීම) (රු.'000)

(1)	90	(100)	
(2)	90	(20)	
(3)	108	(20)	
(4)	108	80	
(5)	120	80	(.....)

8. ගිණුම්කරණ සංකල්ප භාවිතය සම්බන්ධයෙන් පහත කුමන ප්‍රකාශය/ප්‍රකාශ කිවැරදි වේ ද?

- A - ණයගැතියන් සහ ණයගිණියන් හඳුනා ගැනීම සඳහා උපචිත සංකල්පය පදනම් සපයනු ලබයි.
 B - පිරිවැය සහ ශුද්ධ උපලබ්ධි අගය යන දෙකෙන් අඩු අගයට තොග මැනීම සඳහා ගැළපුම් සංකල්පය පදනම් සපයනු ලබයි.
 C - මූල්‍ය තත්ත්ව ප්‍රකාශනය තුළ වත්කම් සහ වගකීම්, ජංගම හා ජංගම නොවන ලෙස වර්ගීකරණය කිරීම සඳහා අඛණ්ඩ පැවැත්මේ සංකල්පය පදනම් සපයනු ලබයි.

- (1) A පමණි. (2) B පමණි. (3) C පමණි.
 (4) A හා C පමණි. (5) A, B හා C යන සියල්ල ම ය. (.....)

9. පහත කුමන ගිණුම්කරණ පිළිවෙත/පිළිවෙත්, යථාරූපී සංකල්පයේ භාවිතය නිරූපණය කරනු ලබයි ද?

- A - ආයතනයක් විසින් ගෙවිය යුතු ආදායම් බදු වගකීමක් ලෙස හඳුනා ගැනීම.
 B - 'වත්කමක භාවිත අයිතිය' කල්බදු ගැනුම්කරුගේ මූල්‍ය ප්‍රකාශනවල වත්කමක් ලෙස හඳුනා ගැනීම.
 C - ආයතනයක සම්මුත බැඳීමක් එහි වගකීමක් ලෙස හඳුනා ගැනීම.

- (1) A පමණි. (2) B පමණි. (3) C පමණි.
 (4) B හා C පමණි. (5) A, B හා C යන සියල්ල ම ය. (.....)

10. 2020.04.01 දින නාමල් වෙළෙන්දෝ විසින් එහි මෙහෙයුම් ආරම්භ කරන ලදී. 2020 අප්‍රේල් මාසය සඳහා පහත තොරතුරු සපයා ඇත.

මූලික පොත්වල එකතුව :	රු.'000	වෙනත් තොරතුරු :	රු.'000
විකුණුම් ජර්නලය	220	විකුණුම් පිරිවැය	110
ගැනුම් ජර්නලය	200	මෙහෙයුම් වියදම් (වට්ටම් හැර)	60
ආපසු එවූම් ජර්නලය	20	ලද වෙළෙඳ වට්ටම්	20
ආපසු යැවූම් ජර්නලය	10	දුන් වෙළෙඳ වට්ටම්	8
		ලද මුදල් වට්ටම්	5
		දුන් මුදල් වට්ටම්	10

2020 අප්‍රේල් මාසය සඳහා හඳුනාගත් මුළු ආදායම සහ මුළු වියදම:

	මුළු ආදායම (රු.'000)	මුළු වියදම (රු.'000)	
(1)	200	170	
(2)	205	170	
(3)	205	180	
(4)	220	180	
(5)	225	188	(.....)

[හතරවැනි පිටුව බලන්න.

AL/2020/33/S-I(NEW)

- 4 -

11. මුහුණු ආවරණ නිෂ්පාදනය කිරීම සඳහා 2020.04.01 දින මධ්‍යම වසින් ව්‍යාපාරයක් ආරම්භ කරන ලදී. 2021.03.31 දිනෙන් අවසන් වර්ෂය තුළ මුහුණු ආවරණ 12 000 ක් නිෂ්පාදනය කිරීමට අපේක්ෂා කරයි. මෙම වර්ෂය සඳහා අයවැයගත නිෂ්පාදන පොදු කාර්ය පිරිවැය රු. 360 000 ක් වේ.

2020 අප්‍රේල් මාසය තුළදී පහත සත්‍ය පිරිවැය දරන ලදී.

රෙදිවල පිරිවැය (ඒකකයක් සඳහා)	රු. 60
සාප්ප සැකසුම් පිරිවැය (ඒකකයක් සඳහා)	රු. 20
නිෂ්පාදන පොදු කාර්ය පිරිවැය	රු. 30 000
නිෂ්පාදන නොවන පොදු කාර්ය පිරිවැය	රු. 20 000

අප්‍රේල් මාසය තුළදී ඒකක 1 000 ක් නිෂ්පාදනය කරන ලද අතර, ඒකක 800 ක් ඒකකයක් රු. 150 බැගින් විකුණන ලදී. 2020 අප්‍රේල් මාසය සඳහා ලාභය සහ 2020.04.30 දිනට නිමි තොගයේ පිරිවැය:

මාසය සඳහා ලාභය (රු.)	තොගයේ පිරිවැය (රු.)
(1) 6 000	16 000
(2) 6 000	22 000
(3) 12 000	16 000
(4) 12 000	22 000
(5) 16 000	26 000

12. 2020.03.31 දිනෙන් අවසන් වර්ෂය සඳහා ආයතනයක් රු.150 000 ක ලාභයක් වාර්තා කරන ලදී. කෙසේ වුව ද පසුව කරන ලද පරීක්ෂාවකදී ගිණුම් පොත්වල පහත වැරදි අනාවරණය විය.

- 2020 මාර්තු මාසය සඳහා මුළු ණයට විකුණුම් රු. 650 000 ක් විකුණුම් ගිණුමේ සහ ණයගැති පාලන ගිණුමේ රු. 560 000 ක් ලෙස සටහන් කර තිබුණි.
- වෙළෙඳ ණයගැතියෙකුට ලබාදුන් රු. 20 000 ක මුදල් වට්ටමක් ණයගැති පාලන ගිණුමේ පමණක් පිටපත් කර තිබුණි.
- බැංකු තැන්පතුවකින් ලද රු. 25 000 ක පොලී ආදායමක් පොලී වියදම් ගිණුමට බැර කර තිබුණි. කෙසේ වුව ද මෙම වටිනාකම මුදල් ගිණුමෙහි නිවැරදිව සටහන් කර තිබුණි.
- වර්ෂය සඳහා මෝටර් රථ මත ක්ෂය රු. 30 000 ක් මෙතෙක් වෙන් කර නොතිබුණි.

ඉහත වැරදි නිවැරදි කිරීමෙන් පසුව 2020.03.31 දිනෙන් අවසන් වර්ෂය සඳහා නිවැරදි ලාභය කොපමණ ද?

- (1) රු. 165 000 (2) රු. 190 000 (3) රු. 210 000
(4) රු. 215 000 (5) රු. 235 000

13. ක්‍රීඩා සමාජයක 2020 මාර්තු 31 දිනෙන් අවසන් වර්ෂය සඳහා අදාළ තොරතුරු පහත දැක්වේ.

• වර්ෂය සඳහා හඳුනාගත් සාමාජික මුදල් ආදායම	රු. 300 000
• වර්ෂය තුළ කපාහරින ලද පසුගිය වර්ෂයේ හිඟහිටි සාමාජික මුදල්	50 000
• ක්‍රීඩා උපකරණ මිල දී ගැනීම සඳහා ලද පරිත්‍යාග (මින් රු. 100 000 ක් ක්‍රීඩා උපකරණ මිල දී ගැනීම සඳහා 2020.03.31 දින භාවිත කර ඇත.)	500 000
• ක්‍රීඩා පිටිය තුළියට දීම වෙනුවෙන් වර්ෂය තුළ ලද ඉතිරි මුදල (මේ සඳහා 2019.03.30 දින රු. 150 000 ක අත්තිකාරම් මුදලක් ලැබී තිබුණි.)	100 000

පරිත්‍යාගවලින් භාවිත කරන ලද වටිනාකම පමණක් වර්ෂයේ ආදායම ලෙස හඳුනාගැනීම ක්‍රීඩා සමාජයේ ප්‍රතිපත්තිය වේ.

ඉහත අයුතු නිසා ක්‍රීඩා සමාජයේ 2020.03.31 දිනට සමුච්චිත අරමුදලෙහි ශේෂය වැඩිවීම:

- (1) රු. 350 000 (2) රු. 450 000 (3) රු. 500 000
(4) රු. 600 000 (5) රු. 900 000

[පස්වැනි පිටුව බලන්න.

60429

AI/2020/33/S-I(NEW)

- 5 -

විභාග අංකය :

14. හවුල් ව්‍යාපාර සම්බන්ධයෙන් පහත කුමන ප්‍රකාශ නිවැරදි වේ ද?

- A - හවුල් ව්‍යාපාර විසින් මූල්‍ය ප්‍රකාශන පිළියෙල කිරීමේදී ගිණුම්කරණ ප්‍රමිත අනුගමනය නොකළ යුතු ය.
 - B - හවුල්කරුවන් විසින් ව්‍යාපාරයේ කළමනාකරණයට හවුල්කරුවන් ලෙස දායක වූ විට ඔවුන්ට ගෙවන වේතන හවුල් ව්‍යාපාරයේ වියදම් ලෙස සලකනු ලැබේ.
 - C - ප්‍රාග්ධනයට දායක වූ අනුසාතයට ලාභාලාභ බෙදාගැනීමට හවුල්කරුවන්ට ලිඛිත ගිවිසුමකින් එකඟ විය හැක.
 - D - හවුල් ව්‍යාපාරයක අයිතිය වෙනස් වන විට, එහි කීර්තිනාමය ඇස්තමේන්තු කරනු ලැබේ.
- (1) B හා C පමණි. (2) C හා D පමණි. (3) A, B හා D පමණි.
(4) A, C හා D පමණි. (5) B, C හා D පමණි. (.....)

● අංක 15 සහ 16 ප්‍රශ්නවලට පිළිතුරු සැපයීමට පහත තොරතුරු භාවිත කරන්න.

මිනා සහ රාධා විසින් පවත්වාගෙන යනු ලබන හවුල් ව්‍යාපාරයේ කොන්දේසි පහත පරිදි වේ.

- මිනා සහ රාධා අතර ලාභාලාභ බෙදාගැනීමේ අනුපාතය පිළිවෙලින් 3 : 2 වේ.
- මිනා සහ රාධා පිළිවෙලින් රු. 450 000 ක සහ රු. 350 000 ක වාර්ෂික වේතනයකට ගිවිසුම් කියයි.

අනෙකුත් තොරතුරු:

ජංගම ගිණුම්වල බැර ශේෂ:

	2020.03.31 දිනට (රු.'000)	2019.03.31 දිනට (රු.'000)
මිනා	600	250
රාධා	480	200
2020.03.31 දිනෙන් අවසන් වර්ෂය තුළදී වැටුප් ගෙවීම් සහ භාණ්ඩ ගැනිලි:		
මිනා (රු.'000)		රාධා (රු.'000)
වැටුප්	300	200
භාණ්ඩ ගැනිලි	100	120

හවුල් ව්‍යාපාරයට ලබාදුන් ශේෂ සඳහා රාධාට ගෙවිය යුතු රු. 50 000 ක වාර්ෂික පොලිය ඇයගේ ජංගම ගිණුමට බැර කර ඇත.

15. 2020.03.31 දිනෙන් අවසන් වර්ෂය සඳහා හවුල් ව්‍යාපාරයේ ලාභය:

- (1) රු. 500 000 (2) රු. 850 000 (3) රු. 1 250 000
(4) රු. 1 300 000 (5) රු. 1 350 000 (.....)

16. 2020.03.31 දිනෙන් අවසන් වර්ෂය සඳහා රාධාට විසර්ජනය කළ මුළු ලාභය:

- (1) රු. 200 000 (2) රු. 250 000 (3) රු. 280 000
(4) රු. 550 000 (5) රු. 600 000 (.....)

17. පහත කුමන ප්‍රකාශය/ප්‍රකාශ LKAS 16 (දේපළ, පිරිසක සහ උපකරණ) ප්‍රමිතයට අනුව නිවැරදි වේ ද?

- A - කාලච්ඡේදය සඳහා ක්ෂය සෑදී විට මිල ලාභය හෝ අලාභය තුළ හඳුනාගත යුතු ය.
 - B - දේපළ, පිරිසක සහ උපකරණ අයිතමයක් මූලික හඳුනාගැනීමේදී පිරිවැයට මැනිය යුතු ය.
 - C - වස්තුවක් ප්‍රවර්තන වර්ෂය තුළ ප්‍රත්‍යාගණනය කිරීම තුළින් ඇති වූ අතිරික්තය එම වස්තුව සම්බන්ධව පෙර ප්‍රත්‍යාගණන උපදෙසවලට නොමැති විට හඳුනාගත යුත්තේ, වෙනත් විස්තීරණ ආදායමෙහි ය.
- (1) A පමණි. (2) C පමණි. (3) A හා B පමණි.
(4) B හා C පමණි. (5) A, B හා C යන සියල්ල ම ය. (.....)

18. 2020.03.31 දිනෙන් අවසන් වර්ෂය සඳහා සීමිත අපේක්ෂා සමාගමේ මූල්‍ය ප්‍රකාශන 2020.06.15 දින අධ්‍යක්ෂවරුන් විසින් නිකුත් කිරීම සඳහා අනුමත කරන ලදී. 2020.03.31 දින සිට 2020.06.15 දින දක්වා කාලය තුළ පහත සිදුවීම් සමාගමේ සිදු විය.

- A - 2020.03.31 දිනට රු. මිලියන 5 ක ධාරණ වටිනාකමක් සහිත යන්ත්‍රයක් 2020.04.15 දින ඇති වූ ගින්නකින් සම්පූර්ණයෙන්ම විනාශ විය.
- B - 2020.03.31 දිනට රු. 800 000 ක් ගෙවිය යුතු වෙළෙඳ ශේෂගැතියෙකු මුත්තුවක් වූ බව 2020.05.10 දින උසාවිය විසින් ප්‍රකාශයට පත්කරන ලදී.
- C - රු. මිලියන 10 ක මහජන කොටස් නිකුත්කර 2020.06.10 දින සිදුකරන ලදී.

LKAS 10 (වාර්තාකරණ කාලච්ඡේදයට පසු සිදුවීම්) ප්‍රමිතයට අනුව ඉහත කුමන සිදුවීම්/සිදුවීම් මෙම සමාගමේ ගැලපීම් නොකළ යුතු සිදුවීමක්/සිදුවීම් ලෙස සැලකිය යුතු ද?

- (1) A පමණි. (2) C පමණි. (3) A හා C පමණි.
(4) B හා C පමණි. (5) A, B හා C යන සියල්ල ම ය. (.....)

[භවති රිද්ධි බලන්න.

AL/2020/33/S-I(NEW)

- 6 -

19. LKAS 7 (මුදල් ප්‍රවාහ ප්‍රකාශනය) ප්‍රමිතයට අනුව පහත කුමන අයිතමය/අයිතම නිෂ්පාදන ව්‍යාපාරයක මූල්‍ය කටයුතු තුළින් ඇතිවන මුදල් ප්‍රවාහ ලෙස වර්ග කළ යුතු ද?

- A - වෙනත් සමාගම්වල මිල දී ගත් සාමාන්‍ය කොටස් සඳහා ලද ලාභාංශ මුදල්
B - වෙනත් ආයතනවල ණයකර මිල දී ගැනීම සඳහා ගෙවූ මුදල්
C - කල්බදු වගකීමක් පියවීම සඳහා ගෙවූ මුදල්

- (1) B පමණි. (2) C පමණි. (3) A හා B පමණි.
(4) B හා C පමණි. (5) A, B හා C යන සියල්ල ම ය. (.....)

20. සීමිත සුමුදු පොදු සමාගම විසින් 2020.01.01 දින රු. 2 500 000 කට නිෂ්පාදන කටයුතු සඳහා භාවිත කිරීමට යන්ත්‍රයක් මිල දී ගන්නා ලදී. සමාගම විසින් මේ සඳහා පහත පිරිවැය ද දරන ලදී.

	රු.'000
වැඩබිම් සකස් කිරීමේ පිරිවැය	200
සවිකිරීමේ පිරිවැය	350
ගිනි රක්ෂණය සඳහා වාර්ෂික වාරිකය	275
මූලික පරීක්ෂණ ධාවනයේ පිරිවැය	250

මූලික පරීක්ෂණ ධාවනයේදී නිෂ්පාදනය කළ අයිතම විකිණීමෙන් ලද ශුද්ධ ආදායම රු. 50 000 කි.

LKAS 16 (දේපළ, පිරිසන සහ උපකරණ) ප්‍රමිතයට අනුව හඳුනාගැනීමේදී මෙම යන්ත්‍රයේ පිරිවැය කොපමණ ද?

- (1) රු. 3 050 000 (2) රු. 3 250 000 (3) රු. 3 300 000
(4) රු. 3 525 000 (5) රු. 3 575 000 (.....)

21. 2017.04.01 දින සීමිත සුරංග පොදු සමාගම විසින් රු. 8 000 000 කට යන්ත්‍රයක් මිල දී ගන්නා ලද අතර, එහි අපේක්ෂිත ඵලදායී ජීව කාලය සහ සුන්බුන් අගය පිළිවෙළින් වසර 8 ක් සහ රු. 1 600 000 ක් විය. 2019.04.01 දින වත්කමේ ඵලදායී ජීව කාලය සහ සුන්බුන් අගය නැවත ඇස්තමේන්තු කරන ලදී. නව ඇස්තමේන්තුවට අනුව ඉතිරි ඵලදායී ජීව කාලය සහ සුන්බුන් අගය පිළිවෙළින් වසර 4 ක් සහ රු. 1 000 000 ක් විය.

LKAS 16 (දේපළ, පිරිසන සහ උපකරණ) ප්‍රමිතයට අනුව 2020.03.31 දිනෙන් අවසන් වර්ෂය සඳහා යන්ත්‍රයේ ක්ෂය කොපමණ ද?

- (1) රු. 900 000 (2) රු. 1 166 777 (3) රු. 1 350 000
(4) රු. 1 600 000 (5) රු. 1 750 000 (.....)

22. සීමිත ගමගේ පොදු සමාගම වසරක වගකීම් සහතික කාලයක් සහිතව භාණ්ඩ විකුණනු ලබයි. 2019.04.01 දිනට වගකීම් සහතික සඳහා ප්‍රතිපාදනය රු. 525 000 ක් විය. 2020.03.31 දිනෙන් අවසන් වර්ෂය සඳහා 'ගෙවූ වගකීම් සහතික වියදම්' සහ 'හඳුනාගත් වගකීම් සහතික වියදම්' පිළිවෙළින් රු. 375 000 ක් සහ රු. 650 000 ක් විය.

LKAS 37 (ප්‍රතිපාදන, අසම්භාව්‍ය වගකීම් හා අසම්භාව්‍ය වත්කම්) ප්‍රමිතයට අනුව 2020.03.31 දිනට මූල්‍ය තත්ත්ව ප්‍රකාශනයෙහි හඳුනාගත යුතු වගකීම් සහතික සඳහා ප්‍රතිපාදනය කොපමණ ද?

- (1) රු. 150 000 (2) රු. 275 000 (3) රු. 650 000
(4) රු. 800 000 (5) රු. 1 175 000 (.....)

23. සීමිත දමිත පොදු සමාගම 2020.03.31 දිනෙන් අවසන් වර්ෂය සඳහා ලාභය සහ වෙනත් විස්තීරණ ආදායම පිළිවෙළින් රු. 1 500 000 ක් සහ රු. 800 000 ක් විය. වෙනත් විස්තීරණ ආදායම ලෙස හඳුනාගෙන ඇත්තේ ප්‍රවර්තන වර්ෂය තුළදී ඉඩම් හා ගොඩනැගිලි දෙවන වරට ප්‍රත්‍යාගණනය කිරීම තුළින් ඇති වූ රු. 800 000 ක අතිරික්තයයි. 2016.03.31 දින ඉඩම් සහ ගොඩනැගිලි ප්‍රථම වරට ප්‍රත්‍යාගණනය කිරීමෙන් රු. 350 000 ක ලාභතාවක් ඇති වී තිබුණි.

2020.03.31 දිනෙන් අවසන් වර්ෂය සඳහා නිවැරදි ලාභය සහ මුළු විස්තීරණ ආදායම:

	වර්ෂය සඳහා ලාභය (රු.'000)	මුළු විස්තීරණ ආදායම (රු.'000)
(1)	1 150	1 950
(2)	1 500	1 950
(3)	1 500	2 300
(4)	1 850	1 950
(5)	1 850	2 300

[ගත්වැඩි පිටුව බලන්න.

AL/2020/33/S-I(NEW)

- 7 -

● අංක 24 සහ 25 ප්‍රශ්නවලට පිළිතුරු සැපයීමට පහත තොරතුරු භාවිත කරන්න.

2020.03.31 දිනෙන් අවසන් වර්ෂය සඳහා සීමිත කවිත්තා පොදු සමාගම් පහත තොරතුරු සපයා ඇත.

	රු.'000
විකුණුම්	7 000
විකුණුම් පිරිවැය	4 200
2019.04.01 දිනට නිමි භාණ්ඩ තොගය	800
2020.03.31 දිනට නිමි භාණ්ඩ තොගය	600
මෙහෙයුම් වියදම්	1 200
පොලී වියදම්	320
බදු වියදම්	400

2020.03.31 දිනට නිකුත් කර තිබූ සාමාන්‍ය කොටස් ගණන 400 000 ක් වූ අතර, මෙදිනට ව්‍යාපාරයේ සීමිතම රු. 4 400 000 ක් විය.

24. සමාගමේ නොග පිරිවැයුම් අනුපාතය සහ පොලී ආවරණ අනුපාතය:

	තොග පිරිවැයුම් අනුපාතය (වාර)	පොලී ආවරණ අනුපාතය (වාර)
(1)	6	4
(2)	6	5
(3)	6	5.6
(4)	7	4
(5)	7	5

(.....)

25. සමාගමේ සීමිතම මත ප්‍රතිලාභ අනුපාතය සහ කොටසක ඉපැයුම:

	සීමිතම මත ප්‍රතිලාභ අනුපාතය (%)	කොටසක ඉපැයුම (රු.)
(1)	5	2.20
(2)	5	3.20
(3)	20	2.20
(4)	20	3.20
(5)	20	4.00

(.....)

26. පහත තොරතුරු සමාගමක් විසින් නිෂ්පාදනය කරන භාණ්ඩයකට අදාළ වේ.

	ඒකකයක පිරිවැය (රු.)
මුළු පිරිවැය	250
සාප්ප පිරිවැය	60
නිෂ්පාදන නොවන පොදු කාර්ය පිරිවැය	100

සියලු සාප්ප පිරිවැය විචල්‍ය පිරිවැය වේ. තවද නිෂ්පාදන පොදු කාර්ය පිරිවැයෙන් 50% ක් සහ නිෂ්පාදන නොවන පොදු කාර්ය පිරිවැයෙන් 25% ක් විචල්‍ය පිරිවැය වේ.

මෙම භාණ්ඩයේ ඒකකයක නිෂ්පාදන පිරිවැය සහ ඒකකයක මුළු විචල්‍ය පිරිවැය:

	ඒකකයක නිෂ්පාදන පිරිවැය (රු.)	ඒකකයක මුළු විචල්‍ය පිරිවැය (රු.)
(1)	105	120
(2)	105	130
(3)	150	105
(4)	150	120
(5)	150	130

(.....)

[අවමය පිටු 8]

AL/2020/33-S-I(NEW)

- 8 -

● අංක 27 සහ 28 ප්‍රශ්නවලට පිළිතුරු සැපයීමට පහත තොරතුරු භාවිත කරන්න.

සමාගමක් සතුව එකලස් සහ නිමැවුම් ලෙස නිෂ්පාදන පිරිවැය මධ්‍යස්ථාන දෙකක් ඇත. පහත තොරතුරු එම පිරිවැය මධ්‍යස්ථානවලට අදාළ වේ.

	එකලස්	නිමැවුම්
යන්ත්‍ර පැය මත අන්තර්ග්‍රහණ අනුපාතය (රු.)	7	9
යන්ත්‍ර පැය ගණන (අයවැයගත)	5 000	4 000
කිලෝවොට් පැය ගණන (අයවැයගත)	300	700
යන්ත්‍ර පිරිවැය (රු.)	160 000	120 000
භූමි ප්‍රමාණය (වර්ග මීටර)	6 000	4 000

ඉහත පොදු කාර්ය පිරිවැය අන්තර්ග්‍රහණ අනුපාත ගණනය කිරීමෙන් පසුව පහත වැරදි අනාවරණය විය.

- රු. 14 000 ක් වූ අයවැයගත යන්ත්‍ර ක්ෂය මෙම ගණනය කිරීමේ දී ඇතුළත් කර නොමැති බව
- රු. 10 000 ක් වූ අයවැයගත විදුලි ශාක්තුව කිලෝවොට් පැය වෙනුවට භූමි ප්‍රමාණය මත විභජනය කර ඇති බව

27. ඉහත වැරදි නිවැරදි කළ පසු නිමැවුම් පිරිවැය මධ්‍යස්ථානයට බෙදාහැර මුළු පොදු කාර්ය පිරිවැය කොපමණ ද?

- (1) රු. 36 000 (2) රු. 40 000 (3) රු. 42 000
(4) රු. 45 000 (5) රු. 49 000 (.....)

28. ඉහත වැරදි නිවැරදි කළ පසු එකලස් පිරිවැය මධ්‍යස්ථානය සඳහා සංශෝධිත පොදු කාර්ය පිරිවැය අන්තර්ග්‍රහණ අනුපාතය කොපමණ ද?

- (1) රු. 8.00 (2) රු. 9.00 (3) රු. 9.20 (4) රු. 10.00 (5) රු. 11.25 (.....)

29. පිරිවැය-පරිමා-ලාභ විශ්ලේෂණය සම්බන්ධයෙන් පහත කුමන ප්‍රකාශ නිවැරදි වේ ද?

(පහත එක් එක් අවස්ථාවට අදාළ අනෙකුත් සියලු ම සාධක ස්ථාවරව පැවැති බව උපකල්පනය කරන්න.)

- A - ඒකක දායකය අඩු වීම, සම්ප්‍රේෂණ ලක්ෂ්‍යයෙහි ඒකක ගණන අඩු වීමට හේතු වේ.
B - දායක විකුණුම් අනුපාතයේ වැඩි වීම, සම්ප්‍රේෂණ ලක්ෂ්‍යයේ වටිනාකම අඩු වීමට හේතු වේ.
C - සම්ප්‍රේෂණ ලක්ෂ්‍යයෙන් ඔබ්බට ඒකක දායකය ඒකක ලාභයට සමාන වේ.
D - ඒකක විකුණුම් මිල වැඩි වීම, සම්ප්‍රේෂණ ලක්ෂ්‍යය අඩු වීමට හේතු වේ.

- (1) B හා C පමණි. (2) C හා D පමණි.
(3) A, B හා C පමණි. (4) B, C හා D පමණි.
(5) A, B, C හා D යන සියල්ල ම ය. (.....)

30. නිෂ්පාදන ව්‍යාපාරයක් ඇරඹීම සඳහා සීමිත නිතර් පොදු සමාගම නව යන්ත්‍රයක් මිල දී ගැනීමට සලකා බලමින් සිටී. මෙම යන්ත්‍රයේ අපේක්ෂිත ඵලදායී ජීව කාලය වසර 5 කි. මෙම ව්‍යාපෘතියෙහි ඇස්තමේන්තුගත පිරිවැය සහ ප්‍රතිලාභ පහත දී ඇත.

	රු.' 000
නව යන්ත්‍රයේ ගැනුම් මිල	1 100
යන්ත්‍රය ස්ථාපනය කිරීමේ පිරිවැය	200
5 වන වසර අවසානයේ දී යන්ත්‍රයේ පුනර්ග්‍රහණ අගය	100
වාර්ෂික මුදල් ගලායීම	335

ව්‍යාපෘතිය ආරම්භයේදී අවශ්‍ය කාරක ප්‍රාග්ධනය රු. 150 000 ක් වන අතර එය ව්‍යාපෘතියේ අවසාන වසරේදී අයකර ගත හැකි ය.

ව්‍යාපෘතියේ මූලික මුදල් ගලායාම සහ ව්‍යාපෘතියේ අවසාන වර්ෂයේ මුදල් ගලායීම පිළිවෙළින්:

මූලික මුදල් ගලායාම (රු.' 000)	අවසාන වර්ෂයේ දී මුදල් ගලායීම (රු.' 000)
(1) 1 100	250
(2) 1 100	585
(3) 1 300	585
(4) 1 450	250
(5) 1 450	585

[නවවැසි පිටුව බලන්න.

AL/2020/33/S-I(NEW)

- 9 -

● අංක 31 සිට 50 තෙක් ප්‍රශ්නවලට හෙවි පිළිතුරු තිබේ ඉර මත ලියන්න.

31. ව්‍යාපාරයක් විසින් පිළියෙල කරනු ලබන පොදු පරමාර්ථ මූල්‍ය ප්‍රකාශනවලට අදාළව පහත ප්‍රකාශ සත්‍ය ද (T) අසත්‍ය ද (F) යන්න සඳහන් කරන්න.

ප්‍රකාශය	සත්‍ය/අසත්‍ය
A - මෙම ප්‍රකාශන ගිණුම්කරණ ප්‍රමිතවලට අනුකූලව පිළියෙල කරනු ලබයි.	
B - මෙම ප්‍රකාශන මූලික වශයෙන් ව්‍යාපාරයට සම්පත් සපයන පාර්ශ්වවල භාවිතය සඳහා පිළියෙල කරනු ලබයි.	
C - මෙම ප්‍රකාශන ව්‍යාපාරයේ අතින් කාලවිච්ඡේදයකට අදාළ තොරතුරු සපයනු ලබයි.	
D - මෙම ප්‍රකාශන ව්‍යාපාරයක ඓතිහාසික පිරිවැය පදනම් මත පමණක් මිනුම් කරන ලද තොරතුරු සපයනු ලබයි.	

32. පහත තොරතුරු ව්‍යාපාරයක ගිණුම් වාර්තාවලින් ලැබූ ගන්නා ලදී.

	2020.03.31 දිනට (රු.'000)	2019.03.31 දිනට (රු.'000)
වත්කම්	1 700	1 200
වගකීම්	900	700

2020.03.31 දිනෙන් අවසන් වර්ෂය තුළදී අයිතිකරු විසින් ඔහුගේ පෞද්ගලික මුදලින් රු. 120 000 ක ව්‍යාපාරයේ ණය වාරිකයක් ගෙවන ලදී. තම දරුවන්ගේ පාසල් ශාස්ත්‍ර ගෙවීම සඳහා අයිතිකරු විසින් සෑම වර්ෂයකදී ම ව්‍යාපාරයෙන් රු. 90 000 ක් ලබා ගනී. ඔහු වෙනත් කිසිදු මුදලක් ව්‍යාපාරයෙන් ලබා නොගනී.

2020.03.31 දිනෙන් අවසන් වර්ෂය සඳහා පහත දෑ:

(අ) ලාභය:	රු.
(ආ) රඳවාගත් ඉපයුම්:	රු.

33. මෝටර් රථ අලෙවි කරන සමාගමක පහත එක් එක් ගනුදෙනුව සටහන් කිරීම සඳහා යොදාගනු ලබන මූලික සටහන් පොත දක්වන්න.

ගනුදෙනුව	මූලික පොත
A - මෝටර් රථ ණයට මිල දී ගැනීම	
B - මෝටර් රථ ප්‍රවාහනය කිරීම සඳහා වුත් රථයක් ණයට මිල දී ගැනීම	
C - මෝටර් රථ ණයට විකිණීම	
D - විකුණුම් කොමිස් ගෙවීම	

34. පහත ගනුදෙනු මගින් ව්‍යාපාරයක ණයකිම් පාලන ගිණුමේ ශේෂයට වන බලපෑම ගණනය කර, ශේෂය වැඩිවේ නම් (+) ද, අඩුවේ නම් (-) ද වටිනාකම ඉදිරියේ දක්වන්න.

ගනුදෙනුව	බලපෑම (රු.'000)
A - 10% ක වෙළෙඳ වට්ටමකට යටත්ව ලැයිස්තුගත මිල රු. 100 000 ක් වූ භාණ්ඩ ණයට මිල දී ගැනීම.	
B - 5% ක මුදල් වට්ටමකට යටත්ව ණයනිමියෙකුට ගෙවිය යුතු රු. 50 000 ක ශේෂයක් පියවීම සඳහා මුදල් ගෙවීම.	

35. මූල්‍ය ප්‍රකාශන පිළියෙල කිරීමේදී ඓතිහාසික පිරිවැය සංකල්පය අනුගමනය නොකරන අවස්ථා දෙකක් සඳහන් කරන්න.

- (1)
- (2)

[ලකවිති පිටුව බලන්න.

AI/2020/33/S-I(NEW)

- 10 -

36. ව්‍යාපාරයක 2020.03.31 දිනෙන් අවසන් වර්ෂය සඳහා මූල්‍ය ප්‍රකාශන පිළියෙල කිරීමේදී පහත ගනුදෙනු දෙක ගැළපුම් කිරීමට අදාළ ජර්නල් සටහන් ලියන්න. (සංලක්ෂ්‍ය අවශ්‍ය නොවේ.)

A - රු. 180 000 ක ඇණවුමක් සඳහා 2020.03.31 දින හාණ්ඩ විකුණන ලදී. මෙම ඇණවුම 2020 පෙබරවාරි මාසය තුළදී රු. 60 000 ක අත්තිකාරම් මුදලක් සමග ලැබී තිබුණි. ඉතිරි මුදල ලැබීමට නියමිත ය.

B - 2020.03.01 දිනෙන් ආරම්භ වී තුන් මසක කාලයක් තුළ අලෙවි ප්‍රවර්ධන වැඩසටහනක් ක්‍රියාත්මක කිරීම සඳහා රු. 90 000 ක් මුදල් ගෙවා ගිවිසුමකට එළඹෙන ලදී. 2020.03.01 දින සිට මෙම ගිවිසුම නියමිත පරිදි ක්‍රියාත්මක වෙමින් පැවතුණි.

ගනුදෙනුව	විස්තරය	හර (රු.' 000)	බැර (රු.' 000)
A			
B			

37. ව්‍යාපාරයක් විසින් පොදු ලෙජරයේ පවත්වාගනු ලබන පහත ගිණුම් සඳහා සුදුසු වර්ගීකරණය සඳහන් කරන්න.

ගිණුම	වර්ගීකරණය
A - බෙල් ණය	
B - ගැනිලි	
C - පාරිභෝගික සඳහා ප්‍රතිපාදනය	
D - කාර්යාල උපකරණ මත සමුච්චිත ක්ෂය	

38. රොෂාන් සහ හෂාන් ලිඛිත ගිවිසුමක් නොමැතිව 'RH ඇසෝසියේට්ස්' නමින් හවුල් ව්‍යාපාරයක් පවත්වාගෙන යනු ලැබේ. රොෂාන් සහ හෂාන් පිළිවෙළින් රු. 5 000 000 ක් සහ රු. 3 000 000 ක් ප්‍රාග්ධනය ලෙස ආයෝජනය කර ඇත. තවද රොෂාන් රු. 2 000 000 ක ණය මුදලක් ද ව්‍යාපාරයට ලබා දී ඇත.

මෙම හවුල් ව්‍යාපාරය සම්බන්ධයෙන් පහත ප්‍රකාශ ඝණ ද (T) අඟණ ද (F) යන්න සඳහන් කරන්න.

	ඝණ/අඟණ
A - රොෂාන් සහ හෂාන් ප්‍රාග්ධනය මත 5% ක පොලියකට ගිණිකම් ලබයි.	
B - රොෂාන් විසින් ලබාදුන් ණය මුදල සඳහා වාර්ෂිකව 5% ක පොලියක් ගෙවිය යුතු ය.	
C - රොෂාන් සහ හෂාන් හවුල්කරුවන් ලෙස වෙනම ලැබීම සඳහා ගිණිකම් නොලබයි.	
D - රොෂාන් සහ හෂාන් ලාභාලාභ මවුන්ගේ ප්‍රාග්ධන අනුපාතයට බෙදාහරිනු ලබයි.	

39. හවුල් ව්‍යාපාරයක හවුල්කරුවන් පහත එක් එක් වර්ගයේ ලාභ විස්තරයන්ට ගිණිකම් ලැබීමට හේතුව සඳහන් කරන්න.

විස්තරය වර්ගය හේතුව

A - ප්‍රාග්ධන පොලී	
B - හවුල් වෙනම	
C - ලාභ කොටස	

40. LKAS 8 (ගිණුම්කරණ ප්‍රතිපත්ති, ගිණුම්කරණ ඇස්තමේන්තු වෙනස්වීම් සහ වැරදි) ප්‍රමිතයට අනුව පහත ප්‍රකාශ ඝණ ද (T) අඟණ ද (F) යන්න සඳහන් කරන්න.

	ඝණ/අඟණ
A - ගිණුම්කරණ ඇස්තමේන්තු වෙනස්වීම් මූල්‍ය ප්‍රකාශනවල වර්තමාන කාලයේ සිට බලපැවැත්වෙන පරිදි ගැළපිය යුතු ය.	
B - ගිණුම්කරණ ප්‍රතිපත්ති වෙනස්වීම් සෑම විට ම අනිත්‍යානුයෝගීව භාවිත කරනු ලබයි.	
C - වත්කමක ක්ෂය ක්‍රමය වෙනස් කිරීම ගිණුම්කරණ ප්‍රතිපත්ති වෙනස් වීමකි.	
D - වත්කමක ඵලදායී ජීව කාලය වෙනස්වීම ගිණුම්කරණ ඇස්තමේන්තු වෙනස්වීමකි.	

41. 2018 වර්ෂයේ දී හඳුන්වා දුන් 'මූල්‍ය වාර්තාකරණයේ සංකල්පනාත්මක රාමුවට' අනුව පහත ප්‍රකාශ සම්පූර්ණ කරන්න.

- (අ) පොදු පරමාර්ථ මූල්‍ය ප්‍රකාශන භාවිත කරන මූලික පාර්ශ්ව වන්නේ ;
..... සහ ය.
- (ආ) සිදුවීමක ප්‍රතිඵලයක් ලෙස ආයතනයක් විසින් පාලනය කරනු ලබන වත්කමක් ලෙස නිර්වචනය කරයි.

[රාශාලාභවිනි පිටුව බලන්න.

AL/2020/33/S-I(NEW)

- 11 -

42. යන්ත්‍රායක භාවිත අයිතිය වසර 4 කට ලබා ගැනීම සඳහා සීමිත සවිත් පොදු සමාගම 2019.04.01 දින කල්බදු ගිවිසුමකට එළඹෙන ලදී. මෙදිනට කල්බදු වගකීමේ ආරම්භක මිනුම්කරණ වටිනාකම රු. 1 713 000 ක් විය. කල්බදු ගිවිසුමට අනුව වාර්ෂික කල්බදු වාරිකය රු. 600 000 ක් වන අතර පළමු වාරිකය 2020.03.31 දින ගෙවන ලදී. 2020.03.31 සහ 2021.03.31 දිනෙන් අවසන් වර්ෂ සඳහා කල්බදු පොලිය පිළිවෙළින් රු. 257 000 ක් සහ රු. 205 500 ක් වේ.

SLFRS 16 (කල්බදු) ප්‍රමිතයට අනුව, 2020.03.31 දිනට මූල්‍ය තත්ත්ව ප්‍රකාශනයේ ඉදිරිපත් කරනු ලබන කල්බදු වගකීම:

(අ) ජංගම වගකීම: රු. (ආ) ජංගම නොවන වගකීම: රු.

43. සීමිත රොෂාන් පොදු සමාගමේ ගිණුම් වාර්තාවලින් 2019.04.01 දිනට පහත ශේෂ උපුටා ගන්නා ලදී.

රු. '000

ප්‍රකාශිත ප්‍රාග්ධනය - සාමාන්‍ය කොටස් 1 300
රඳවාගත් ඉපැයුම් 1 600

2020.03.31 දිනෙන් අවසන් වර්ෂය තුළදී සමාගම විසින් රු. 800 000 ක රඳවාගත් ඉපැයුම් ප්‍රාග්ධනීක කරන ලද අතර, රු. 400 000 ක වටිනාකමට ගිම්කම් නිකුත්වූයේ ද සිදුකරන ලදී. සියලු ම ගිම්කම් සඳහා දැනට සිටින කොටස්කරුවන් විසින් දායක විය. 2020.03.31 දිනෙන් අවසන් වර්ෂය සඳහා ලාභය රු. 700 000 ක් වූ අතර, වර්ෂය තුළදී සමාගම විසින් රු. 300 000 ක අතුරු ලාභාංශයක් ගෙවන ලදී. සමාගම විසින් පවත්වාගනු ලබන එකම සංචිතය රඳවාගත් ඉපැයුම් වේ.

2020.03.31 දිනට පහත දෑ සඳහන් කරන්න:

(අ) ප්‍රකාශිත ප්‍රාග්ධනය - සාමාන්‍ය කොටස් : රු.

(ආ) රඳවාගත් ඉපැයුම් : රු.

44. SLFRS 15 (ගනුදෙනුකරුවන් සමඟ ගිවිසුම්වලින් අයහාරය) ප්‍රමිතයට අනුව පහත ප්‍රකාශ ඔහු ද (T) අඟහු ද (F) යන්න සඳහන් කරන්න.

ප්‍රකාශය

ඔහු/අඟහු

- A - ගනුදෙනුකරුවෙකු සමඟ ඇතිවන ගිවිසුමක 'කාර්ය සාධන බැඳීම' කිසිපයක් ඇතුළත් විය හැක.
- B - ව්‍යාපාර ආයතනයක අයහාරය සහ අනෙකුත් සියලු ආදායම් මෙම ප්‍රමිතයට අනුකූලව පමණක් මූල්‍ය ප්‍රකාශනවල හඳුනාගත යුතු ය.
- C - ආයතනයක් විසින් ගිවිසුමක් මඟ අයහාරය හඳුනාගත යුත්තේ එම ගිවිසුමේ එක් එක් කාර්ය සාධන බැඳීම සපුරන ලද විට පමණි.
- D - ආයතනයක් විසින් ගනුදෙනුකරුවකු වෙත පොරොන්දු වූ හාණිධි හෝ සේවා හුවමාරුව වෙනුවෙන් ගිම්කම් ලැබීමට අපේක්ෂිත ප්‍රතිස්ථාවේ වටිනාකම ගනුදෙනුවක මිල වේ.

45. 2020.03.31 දිනට සමාගමක ක්ෂණික වත්කම් අනුපාතය 1.1 : 1 ක් විය. සමාගමේ ජංගම වත්කම් තුළ ඇතුළත් අනෙකුත් වත්කම්වලට අතිරේකව රු. 250 000 ක භෝග සහ රු. 50 000 ක ඉදිරියට ගෙවූ වියදම් ඇතුළත් විය. මෙදිනට ජංගම වගකීම් රු. 500 000 ක් විය.

2020.03.31 දිනට පහත දෑ ගණනය කරන්න:

(අ) ජංගම වත්කම් : රු.

(ආ) ජංගම අනුපාතය :

46. ආයතනයක් විසින් පිළියෙල කරනු ලබන කළමනාකරණ ගිණුම්කරණ වාර්තා සම්බන්ධයෙන් පහත ප්‍රකාශ ඔහු ද (T) අඟහු ද (F) යන්න සඳහන් කරන්න.

ප්‍රකාශය

ඔහු/අඟහු

- A - මෙම වාර්තා ආයතනයක සියලුම ඇල්මැයි පාර්ශ්වයන්ගේ භාවිතය සඳහා ලබාගත හැක.
- B - මෙම වාර්තා කළමනාකරණ තීරණ ගැනීම සඳහා අවශ්‍ය වන වර්තමාන සහ අනාගත තොරතුරු සපයනු ලබයි.
- C - මෙම වාර්තා කළමනාකරුවන්ගේ ඉල්ලීම මත වාර්ෂිකව පිළියෙල කරනු ලබයි.
- D - මෙම වාර්තා ආයතනයෙහි අවශ්‍යතා මත පිළියෙල කරනු ලබයි.

[උදාහරණවලට පිටුව බලන්න.

AL/2020/33/S-I(NEW)

- 12 -

47. නිෂ්පාදන ව්‍යාපාරයක පහත එක් එක් ක්‍රියාකාරකම් සටහන් කිරීමට අදාළ මූල්‍ය ලේඛනය සඳහන් කරන්න.

ක්‍රියාකාරකම

මූල්‍ය ලේඛනය

- A - ගබඩාවෙන් අමුද්‍රව්‍ය ලබා ගැනීම සඳහා කර්මාන්ත ශාලාව විසින් ඉල්ලුම් කිරීම
- B - සැපයුම්කරුවෙකුගෙන් ගබඩාවට අමුද්‍රව්‍ය ලැබීම
- C - කර්මාන්ත ශාලා සේවකයෙකු යම් කාර්යයක් සඳහා ගතකළ කාලය ගණනය කිරීම
- D - කර්මාන්ත ශාලාවේ භාවිත කරන ලද විදුලිය

48. විශේෂිත වර්ගයක අමුද්‍රව්‍යයක් භාවිත කරමින් සමාගමක් භාණ්ඩයක් නිෂ්පාදනය කරනු ලබයි. භාණ්ඩ ඒකකයක් නිෂ්පාදනය කිරීම සඳහා මෙම අමුද්‍රව්‍යයෙන් කිලෝග්‍රෑම් 10 ක් අවශ්‍ය වේ. මෙම භාණ්ඩයේ මාසික නිෂ්පාදනය ඒකක 50 සිට 75 දක්වා විචල්‍ය වේ. මෙම අමුද්‍රව්‍යයේ යළි ඇණවුම් ප්‍රමාණය කිලෝග්‍රෑම් 5 000 ක් වන අතර එහි පොරොන්දු කාලය මාස 2 සිට 4 දක්වා විචල්‍ය වේ.

මෙම අමුද්‍රව්‍ය සඳහා පහත දෑ දක්වන්න.

තොග මට්ටම

ප්‍රමාණය (කිලෝග්‍රෑම්)

- A - යළි ඇණවුම් මට්ටම
- B - උපරිම තොග මට්ටම

49. මහල් නිවාසවල වාසය කරන පුද්ගලයන් සඳහා පරිසරය පුරුකිම් පිළිබඳ දැනුවත් කිරීමේ වැඩසටහනක් සුබසාධන සමිතියක් විසින් සංවිධානය කරමින් සිටී. මෙම වැඩසටහනට සහභාගී වන සෑම පුද්ගලයෙකු වෙනුවෙන් රු. 2 000 බැගින් සුබසාධන සමිතිය වෙත ගෙවීමට ජනමාධ්‍යය ආයතනයක් එකතුවී ඇත. සෑම සහභාගීවන්නෙකු වෙනුවෙන් රු. 1 500 ක පිරිවැයක් දැරීමට සුබසාධන සමිතියට සිදු වේ. අනෙකුත් ඇස්තමේන්තුගත වියදම් පහත දැක්වේ.

රු.

සම්මන්ත්‍රණ ශාලාව සඳහා කුලිය	45 000
සම්පත් දායකයන්ගේ ආහාර වියදම්	9 000
ප්‍රචාරණ වියදම්	6 000

පහත දෑ ගණනය කරන්න.

- (අ) එක් සහභාගීවන්නකු මත දායකය : රු.
- (ආ) වැඩසටහනෙහි ස්ථාවර පිරිවැය : රු.
- (ඇ) මුළු පිරිවැය ආවරණය කර ගැනීම සඳහා සහභාගී විය යුතු සංඛ්‍යාව :

50. සීමිත ඇල්ෆා පොදු සමාගම තම ව්‍යාපාරය විවිධාංගීකරණය කිරීම සඳහා නව යන්ත්‍රයක් අත්පත් කර ගැනීමට සලකා බලමින් සිටී. මෙම යන්ත්‍රයේ පිරිවැය රු. 1 700 000 ක් ලෙස ඇස්තමේන්තු කර ඇති අතර එහි අපේක්ෂිත ඵලදායී ජීව කාලය සහ පුනර්ලිප් අගය පිළිවෙළින් වසර 5 ක් සහ රු. 200 000 ක් වේ. සමාගමේ කළමනාකරණ ගණකාධිකාරීවරයා විසින් ව්‍යාපෘතිය ඇගයීමට භාජනය කර ඇති අතර එහි පිළිගෙවුම් කාලය වසර 2 කුත් මාස 6 ක් ලෙස ගණනය කර ඇත. මෙම ව්‍යාපෘතියේ ශුද්ධ මුදල් ප්‍රවාහ ඇස්තමේන්තු පහත පරිදි වේ.

වසර	ශුද්ධ මුදල් ප්‍රවාහ (රු.)
1	600 000
2	750 000
3	?
4	450 000
5	425 000

භුක්ත වසර සඳහා පහත දෑ දක්වන්න:

- (අ) ශුද්ධ මුදල් ප්‍රවාහය: රු. (ආ) ලාභය: රු.

* * *

AI/2020/33/S-II(NEW)

සියලුම හිමිකම් ඇවිරිණි / Copyright © 2013 by www.lankadevata.com / All Rights Reserved

ஐஐஐசி/புதிய பாடத்திட்டம்/New Syllabus

NEW **Department of Fisheries** **ශ්‍රී ලංකා මුහුදු මත්ස්‍ය දෙපාර්තමේන්තුව** **ශ්‍රී ලංකා මුහුදු මත්ස්‍ය දෙපාර්තමේන්තුව** **ශ්‍රී ලංකා මුහුදු මත්ස්‍ය දෙපාර්තමේන්තුව**

අධ්‍යයන පොදු සහතික පත්‍ර (උසස් පෙළ) විභාගය, 2020
 கல்விப் பொதுத் தராதரப் பத்திர (உயர் தரப் பரீட்சை), 2020
 General Certificate of Education (Adv. Level) Examination, 2020

தொழில்நுட்பம்	II
கணக்கீடு	II
Accounting	II

33 S II

சூட ஆகி
மூன்று மணித்தியாலம்
Three hours

අමතර කියවීමේ කாலය	-	මිනිත්තු 10 යි
மேலதிக வாசிப்பு நேரம்	-	10 நிமிடங்கள்
Additional Reading Time	-	10 minutes

අමතර කියවීම් කාලය පුස්තක පත්‍රය කියවීමේදී පුස්තක කේරා ගැනීමටත් පිළිවෙලේ ප්‍රමුඛත්වය දෙන පුස්තක සංවිධානය කරගැනීමටත් යොදාගන්න.

වැඩසටහන් සම්පාදනය කළ නොහැකි පොත යන්ත්‍ර භාවිතයට අවසර දෙනු ලැබේ.

ငါတို့အတွက်:

- * පළමුවන හා දෙවන ප්‍රශ්න ඇතුළුව ප්‍රශ්න පහකට පමණක් පිළිතුරු සපයන්න.
 * සෑම ප්‍රශ්නයකටම ම පිළිතුරු ලිවීම අඟුණ කඩදියකින් ආරම්භ කරන්න.
 * අදාළ පෙරවැඩ, පිළිතුරු පත්‍රය සමඟ අනුමානන්න.
 * මෙම ප්‍රශ්න පත්‍රයට ලකුණු 200 ක් හිමි වේ.

1. සිම්න විද්‍යාල පොදු සමාගමේ 2020.03.31 දිනට සාරාංශගත කෙරුණ පිරික්සුම් පහත දී ඇත.

විස්තරය	රු. (රු.'000)	බැර (රු.'000)
දේපළ, පිරිසක සහ උපකරණ - ධාරණ වටිනාකම්	49 500	
භාවිත අයිතිය සහිත වත්කම්	12 600	
විකුණුම්		79 500
විකුණුම් පිරිවැය	51 300	
වෙළෙඳ ලැබිය යුතු දෑ	5 400	
වෙළෙඳ හෙවිය යුතු දෑ		15 500
2020.03.31 දිනට නොගෙය	6 488	
මුදල් සහ මුදල් සමාන දෑ	1 250	
වත්දී සඳහා ප්‍රතිපාදන		800
ප්‍රකාශිත ප්‍රාග්ධනය - සාමාන්‍ය කොටස්		25 000
2019.04.01 දිනට ඉඩම් ප්‍රකාශන ණය සංවිධාන		3 500
2019.04.01 දිනට රඳවාගත් ඉපයුම්		5 650
හෙවිය යුතු පරිපාලන වියදම්		300
පරිපාලන වියදම්	6 462	
බෙදාහැරීමේ පිරිවැය	5 600	
මූල්‍ය පිරිවැය	1 900	
වෙනත් වියදම්	1 500	
කල්බදු වගකීම්		12 600
ගෙවූ ආදායම් බදු	1 250	
2019.04.01 දිනට ආදායම් බදු සඳහා ප්‍රතිපාදන		400
	143 250	143 250

1. உருவம் உருவம்

AL/2020/33/S-II(NEW)

- 2 -

අතිරේක තොරතුරු:

2020.03.31 දිනෙන් අවසන් වර්ෂය සඳහා මූල්‍ය ප්‍රකාශන පිළියෙල කිරීමට පෙර පහත දෑ සඳහා ගැළපීම් කළ යුතු වේ.

(i) පෙර-පිවිසි පෙර-පිට (FIFO) ක්‍රමය භාවිත කරමින් කොහොල් පිරිවැය මිනුම් කිරීම සමාගමේ ප්‍රතිපත්තිය වේ. කෙසේ වුව ද 2020.03.31 දිනට කොහොල් පිරිවැය වැරදීමකින් හරිත සාමාන්‍ය පිරිවැය ක්‍රමයට මිනුම් කර, එම වටිනාකම ගිණුම්ගත කර ඇත. 2020.03.31 දිනට පෙර-පිවිසි පෙර-පිට (FIFO) ක්‍රමය මත මිනුම් කරන ලද කොහොල් පිරිවැය රු. 6 750 000 කි.

(ii) වර්ෂය සඳහා පරිපාලන වියදම් පහත අයිතමවලින් සමන්විත විය.

අයිතමය	රු.'000
අධ්‍යක්ෂවරුන්ගේ වේතන	1 250
සේවක වැටුප්	2 150
ක්ෂය වියදම්	2 225
විගණන ගාස්තු	275
වෙනත් පරිපාලන වියදම්	562
එකතුව	<u>6 462</u>

(iii) සමාගමේ ප්‍රධාන ගාස්තු රු. 350 000 ක් අධ්‍යක්ෂවරයකු විසින් ඔහුගේ පෞද්ගලික බැංකු ගිණුමෙන් ගෙවා ඇත. මෙම මුදල සමාගම විසින් ප්‍රතිපූරණය කර ඇති අතර, එය වැරදීමකින් අධ්‍යක්ෂවරුන්ගේ වේතන තුළ ගිණුම් ගතකර ඇත.

(iv) සමාගම විසින් භාණ්ඩ විකිණීමට සහ විකිණීමෙන් පසු පළමු මාස 6 තුළ නඩත්තු සේවා සැපයීම සඳහා 2020.03.01 දින ගනුදෙනුකරුවෙකු සමග ගිවිසුමකට එළඹෙන ලදී. ගිවිසුමේ මුළු ප්‍රතිශ්ථාව රු. 1 500 000 ක් වූ අතර, ඉන් රු. 1 000 000 ක් භාණ්ඩ විකුණුම් සඳහා වන අතර ඉතිරිය නඩත්තු සේවා සැපයීම සඳහා වේ. සමාගම විසින් ගිවිසුම මත එකඟ වූ සියලු භාණ්ඩ 2020.03.31 දින විකුණන ලද අතර ගිවිසුමේ මුළු ප්‍රතිශ්ථාවම මුදලින් ලැබී ඇත. මෙම මුළු වටිනාකම විකුණුම් තුළ ගිණුම් ගතකර ඇත.

(v) පහත සඳහන් තොරතුරු දේපළ, පිරිසක සහ උපකරණ හා බැඳේ. (සියලු වටිනාකම් රු.'000 වලින් දී ඇත).

විස්තරය	2019.04.01 දිනට පිරිසක/අගය	ප්‍රවර්තන වර්ෂය තුළ මිල දී ගැනීම්	ප්‍රවර්තන වර්ෂය සඳහා ක්ෂය	2020.03.31 දිනට සමුච්චිත ක්ෂය	2020.03.31 දිනට බාධණ වටිනාකම
ඉඩම්	22 500	—	—	—	22 500
ගොඩනැගිලි	9 500	5 000	725	4 500	10 000
මෝටර් රථ	9 500	6 000	1 550	3 500	12 000
කාර්යාල උපකරණ	7 500	—	1 500	2 500	5 000
එකතුව	<u>49 000</u>	<u>11 000</u>	<u>3 775</u>	<u>10 500</u>	<u>49 500</u>

ව්‍යාපාරයේ ඉඩම් ප්‍රථම වරට 2016.03.31 දින ප්‍රත්‍යාගණනය කර ඇත. මෙම ප්‍රත්‍යාගණනයෙන් ඇති වූ අතිරික්තය ඉඩම් ප්‍රත්‍යාගණන සංවිනය කළින් නිරූපණය වේ. මෙම ඉඩම් 2020.03.31 දින දෙවන වරට රු. 18 000 000 කට ප්‍රත්‍යාගණනය කර ඇත. කෙසේ වුව ද එය මෙතෙක් ගිණුම්ගත කර නොමැත.

වර්ෂය තුළ ගොඩනැගිලි සහ මෝටර් රථ පිළිවෙළින් 2019.10.01 දින සහ 2020.01.01 දින මිල දී ගෙන ඇත. කෙසේ වුව ද මිල දී ගත් දින නොසලකා වැරදි සහගත ලෙස විත්තමවල වර්ෂ අවසාන පිරිවැය මත ප්‍රවර්තන වර්ෂයේ ක්ෂය ගණනය කර ඇත.

දේපළ, පිරිසක සහ උපකරණ සරල මාර්ග ක්‍රමයට වාර්ෂිකව පහත පරිදි ක්ෂය කෙරේ.

ගොඩනැගිලි	5%
මෝටර් රථ	10%
කාර්යාල උපකරණ	20%

මෝටර් රථ, භාණ්ඩ බෙදාහැරීම සඳහා යොදා ගනු ලබන අතර අනෙකුත් විත්තම පරිපාලන කටයුතු සඳහා භාවිත කෙරේ.

/ලාභවැනි පිටුව බලන්න.

AL/2020/33/S-II(NEW)

- 3 -

- (vi) ගනුදෙනුකරුවෙකු විසින් සමාගමට විරුද්ධව පවරා තිබූ නඩුවක තීන්දුව 2020.05.15 දින ප්‍රකාශයට පත් කරන ලද අතර, ඒ අනුව එදිනට සම්පූර්ණ වත්දිය පියවීම සඳහා රු. 550 000 ක් ගෙවන ලදී. මෙම නඩුව 2019.12.01 දින ගොනුකර ඇති අතර, සමාගමේ නීතිඥයන්ගේ මතය අනුව මේ සඳහා 2020.03.31 දිනට හඳුනාගත් ප්‍රතිපාදනය යටතේ පිරික්සුම තුළ දක්වා ඇත. 2020.06.15 දින අධ්‍යක්ෂ මණ්ඩලය විසින් සමාගමේ මූල්‍ය ප්‍රකාශන නිකුත් කිරීම සඳහා අනුමැතිය ලබා දී ඇත.
- (vii) ගොඩනැගිල්ලක භාවිත අයිතිය වසර 4 ක කාලයකට ලබා ගැනීම සඳහා 2020.03.01 දින සමාගම විසින් කල්බදු ගිවිසුමකට එළඹෙන ලදී. කෙසේ වුව ද අලුත්වැඩියාව සඳහා රු. 500 000 ක් වියදම් දැරීමෙන් පසු 2020.03.31 දින සිට මෙම ගොඩනැගිල්ල භාවිතය සඳහා යොදාගත හැකි විය. මෙම අලුත්වැඩියා කිරීම තුළින් මුළු කල්බදු කාලය තුළම සමාගමට ප්‍රතිලාභ ලැබේදැයි අපේක්ෂා කෙරේ. කෙසේ වුව ද මෙම මුදල වෙනත් පරිපාලන වියදම් තුළ ගිණුම්ගත කර ඇත. අලුත්වැඩියා කාලය තුළ කල්බදු පොලියක් අය කරනු නොලැබේ. ගිවිසුමට අනුව 2021.03.31 දින සිට රු. 4 413 000 ක වාර්ෂික කල්බදු වාරිකයක් ගෙවිය යුතු වේ. 2021.03.31 දිනෙන් අවසන් වර්ෂය සඳහා අදාළ කල්බදු පොලිය රු. 1 890 000 කි.
- (viii) වර්ෂය තුළ ගෙවූ ආදායම් බදු තුළ පසුගිය වර්ෂය සඳහා ගෙවූ රු. 520 000 ක් ඇතුළත් වේ. 2020.03.31 දිනෙන් අවසන් වර්ෂය සඳහා මුළු ආදායම් බදු වගකීම රු. 650 000 ක් ලෙස ඇස්තමේන්තු කර ඇත.

අවශ්‍යවන්නේ:

LKAS 1 (මූල්‍ය ප්‍රකාශන ඉදිරිපත් කිරීම) ප්‍රමිතයට අනුව ප්‍රසිද්ධ කිරීම සඳහා සීමිත විකූණ පොදු සමාගමේ පහත මූල්‍ය ප්‍රකාශන (සටහන් ද ඇතුළත්ව):

- (1) 2020.03.31 දිනෙන් අවසන් වර්ෂය සඳහා ලාභ හෝ අලාභ සහ වෙනත් විස්තීර්ණ ආදායම් ප්‍රකාශනය
- (2) 2020.03.31 දිනෙන් අවසන් වර්ෂය සඳහා ගිම්කම් වෙනස්වීමේ ප්‍රකාශනය
- (3) 2020.03.31 දිනට මූල්‍ය තත්ත්ව ප්‍රකාශනය (මුළු ලකුණු 40 ය)

2. (අ) සීමිත සුරංග පොදු සමාගම විසින් අලෙවි කරනු ලබන 'DMI' නම් කොහ අයිතමයේ 2020 ජනවාරි මාසයට අදාළ තොරතුරු පහත දී ඇත.

දිනය	විස්තරය	ප්‍රමාණය (ඒකක)	ඒකක පිරිවැය (රු.)
ජනවාරි 01	ආරම්භක ශේෂය	500	20
ජනවාරි 05	ගැනුම්	300	24
ජනවාරි 12	විකුණුම්	400	?
ජනවාරි 15	ගැනුම්	300	25
ජනවාරි 25	විකුණුම්	300	?
ජනවාරි 31	ගැනුම්	200	26

අවශ්‍යවන්නේ:

- (1) පෙර-පිවිසි පෙර-පිට (FIFO) ක්‍රමයට අනුව 2020.01.31 දිනට 'DMI' කොහයේ පිරිවැය
- (2) පෙර-පිවිසි පෙර-පිට (FIFO) ක්‍රමයට අනුව 2020 ජනවාරි මාසය සඳහා විකුණුම් පිරිවැය
- (3) හරික සාමාන්‍ය පිරිවැය ක්‍රමයට අනුව 2020 ජනවාරි මාසය සඳහා විකුණුම් පිරිවැය (ලකුණු 12 ය)

- (ආ) දිනෙන් සමාගම 'A' සහ 'B' ලෙස භාණ්ඩ වර්ග දෙකක් නිෂ්පාදනය කරයි. මෙම සමාගම සතු කර්මාන්ත ශාලාව එකලස් සහ නිමැවුම් නමින් නිෂ්පාදන දෙපාර්තමේන්තු දෙකකින් ද, ගබඩාව නම් සේවා දෙපාර්තමේන්තුවකින් ද සමන්විත වේ. මෙම සියලු දෙපාර්තමේන්තු එකම පරිශ්‍රයේ පිහිටා ඇත. තවද සමාගම සතුව පරිපාලන දෙපාර්තමේන්තුවක් ඇති අතර, එය වෙනම ගොඩනැගිල්ලක පිහිටුවා ඇත. ඉදිරි මූල්‍ය වර්ෂය සඳහා ඒකක 5 000 ක ක්‍රියාකාරී මට්ටමේ දී අයවැයගත පොදු කාර්ය පිරිවැය පහත දී ඇත.

විස්තරය	එකතුව (රු.'000)	කර්මාන්ත ශාලාව (රු.'000)	පරිපාලන දෙපාර්තමේන්තුව (රු.'000)
වක්‍ර වේතන	750	700	50
නිෂ්පාදන කළමනාකරුවන්ගේ වැටුප්	900	900	—
ගොඩනැගිලි කුලී	?	960	?
යන්ත්‍ර ක්ෂය	800	800	—
කාර්යාල උපකරණ ක්ෂය	30	—	30
විදුලි ගාස්තු	400	?	?
වෙනත් නිෂ්පාදන පොදු කාර්ය පිරිවැය	290	290	—

/ගොරඩාඩ් පිටුව බලන්න.

AL/2020/33/S-II(NEW)

- 4 -

අභිරේඛ තොරතුරු:

(i) පොදු කාර්ය පිරිවැය විභජන පදනම් සහන පරිදි වේ:

විස්තරය	එකලස්	නිමැවුම්	ගබඩාව
භූමි ප්‍රමාණය (වර්ග මීටර)	24 000	16 000	8 000
කිලෝවොට් පැය	2 000	1 000	500
සේවක සංඛ්‍යාව	20	12	3
යන්ත්‍ර පිරිවැය (රු.)	3 000 000	2 000 000	-

(ii) කර්මාන්තශාලාවෙහි නිෂ්පාදන කළමනාකරුවන් තිදෙනෙකු සේවයේ යොදවා ඇති අතර එයින් දෙදෙනෙකු එකලස් දෙපාර්තමේන්තුවේ ද, අනෙක් කළමනාකරු නිමැවුම් දෙපාර්තමේන්තුවේ ද සේවය කරයි. ඔවුන් එක් අයෙකුට රු. 25 000 ක් බැගින් මාසික වැටුපක් ගෙවනු ලැබේ.

(iii) පරිපාලන දෙපාර්තමේන්තුව පිහිටා ඇති ගොඩනැගිල්ල සඳහා සමාගම විසින් රු. 10 000 ක මාසික කුලියක් ගෙවනු ලබන අතර එහි වාර්ෂික වීදුලි පරිභෝජනය කිලෝවොට් පැය 500 කි.

(iv) එකලස්, නිමැවුම් සහ ගබඩාව සඳහා වෙනත් නිෂ්පාදන පොදු කාර්ය පිරිවැය පිළිවෙළින් රු. 190 000 ක්, රු. 70 000 ක් සහ රු. 30 000 ක් වේ.

(v) ගබඩාවේ මුළු පොදු කාර්ය පිරිවැය නිෂ්පාදන දෙපාර්තමේන්තු දෙක අතර සමානව නැවත විභජනය කෙරේ.

(vi) නිෂ්පාදන දෙපාර්තමේන්තුවල පොදු කාර්ය පිරිවැය යන්ත්‍ර පැය මත පදනම්ව අන්තර්ග්‍රහණය කෙරේ. එකලස් සහ නිමැවුම් දෙපාර්තමේන්තුවල වාර්ෂික ඇස්තමේන්තුගත යන්ත්‍ර පැය ගණන පිළිවෙළින් 50 000 ක් හා 60 000 ක් වේ.

(vii) පහත තොරතුරු සමාගම විසින් නිෂ්පාදනය කරනු ලබන 'A' සහ 'B' භාණ්ඩ දෙක සඳහා අදාළ වේ.

	A	B
ඒකකයක් නිෂ්පාදනය කිරීම සඳහා සත්‍ය යන්ත්‍ර පැය:		
එකලස් දෙපාර්තමේන්තුව (පැය)	02	04
නිමැවුම් දෙපාර්තමේන්තුව (පැය)	03	02
ඒකකයක් සඳහා ප්‍රාථමික පිරිවැය (රු.)	225	310
විකුණුම් මිල මත ලාභ ආන්තිකය.....	25%	20%

අවශ්‍යවන්නේ:

- (1) විභජන පදනම් පැහැදිලිව දක්වමින් පොදු කාර්ය පිරිවැය විශ්ලේෂණ පත්‍රිකාව
- (2) එකලස් සහ නිමැවුම් දෙපාර්තමේන්තු සඳහා පොදු කාර්ය පිරිවැය අන්තර්ග්‍රහණ අනුපාත
- (3) මුළු පරිපාලන පොදු කාර්ය පිරිවැය
- (4) 'A' භාණ්ඩයේ ඒකකයක නිෂ්පාදන පිරිවැය
- (5) 'B' භාණ්ඩයේ ඒකකයක විකුණුම් මිල

(කෙණ 28 ඩි)

(මුළු කෙණ 40 ඩි)

3. නාමල් ඔටෝ කෙයා තනි පුද්ගල ව්‍යාපාරයකි. මෙම ව්‍යාපාරය, පුද්ගලික සහ ආයතනික ගනුදෙනුකරුවන්ට වාහන නඩත්තු සේවා සපයනු ලබයි. 2020.01.01 දිනට මෙම ව්‍යාපාරයේ ආරම්භක ශේෂ පහත පරිදි විය.

වත්කම්	රු.'000	වගකීම් හා හිමිකම්	රු.'000
දේපළ, පිරිසන සහ උපකරණ	900	දිගුකාලීන ණය	400
කොහය (නඩත්තු අමුද්‍රව්‍ය)	160	වෙළෙඳ ගෙවිය යුතු දෑ	90
වෙළෙඳ ලැබිය යුතු දෑ	130	ගෙවිය යුතු වීදුලිය	12
ඉදිරියට ගෙවූ කුලිය	240	ආයතනික ගනුදෙනුකරුවෙකුගෙන් ලද අත්තිකාරම	10
සේවකයන්ට ගෙවූ වැටුප් අත්තිකාරම්	34	හිමිකම	1 052
බැංකුවේ ඇති මුදල්	100		

මෙම ව්‍යාපාරයෙහි සියලු මුදල් ගනුදෙනු බැංකු ජංගම ගිණුමක් මගින් සිදු කරනු ලැබේ.

/ලක්මැති පිටුව 003/2020.

61312

AL/2020/33/S-II(NEW)

- 5 -

2020 ජනවාරි මාසය තුළ දී සහන ගනුදෙනු ව්‍යාපාරය තුළ සිදු කරන ලදී.

- (i) වාහන සේදුම් යන්ත්‍රයක් රු. 360 000 කට ණයට මිල දී ගන්නා ලදී. 2022.01.01 දිනෙන් ආරම්භ වී වර්ෂ 03 ක කාලයක් තුළ මෙම ණය මුදල ගෙවිය යුතු වේ.
- (ii) පිරිවැය රු. 130 000 ක් වූ නඩත්තු ද්‍රව්‍ය මිල දී ගන්නා ලද අතර, ඒ සඳහා රු. 60 000 ක මුදලක් ගෙවන ලදී. ඉතිරි මුදල මාස දෙකක් තුළ ගෙවිය යුතු වේ.
- (iii) පුද්ගලික ගනුදෙනුකරුවන්ට රු. 140 000 ක නඩත්තු සේවා මුදලට සපයන ලදී. මේ සඳහා භාවිත කරන ලද නඩත්තු ද්‍රව්‍යවල පිරිවැය රු. 86 000 ක් විය.
- (iv) රු. 12 000 ක් වූ අයිතිකරුගේ ජීවිත රක්ෂණ වාරිකය ව්‍යාපාරය විසින් ගෙවන ලදී.
- (v) රු. 5 000 ක වට්ටමක් ලබා දීමෙන් පසු රු. 45 000 ක වෙත්පතක් ණයගැතියෙකුගෙන් ලැබුණි.
- (vi) ආයතනික ගනුදෙනුකරුවෙකුට රු. 50 000 ක නඩත්තු සේවා සපයන ලදී. 2020.01.01 දිනට ආයතනික ගනුදෙනුකරුවෙකුගෙන් ලද අත්තිකාරම් මෙම ගනුදෙනුවට අදාළ වන අතර, ඉතිරි මුදල වූ රු. 40 000 ක් සේවාව ලබාදීමෙන් පසුව ලැබුණි. පිරිවැය රු. 30 000 ක් වූ නඩත්තු ද්‍රව්‍ය මෙම සේවාව සඳහා භාවිත කරන ලදී.
- (vii) වැඩිහිටි නිවාසයක වාහනයක් සඳහා නඩත්තු සේවාවක් නොමිලේ සපයන ලදී. පිරිවැය රු. 6 000 ක් වූ නඩත්තු අමුද්‍රව්‍ය මේ සඳහා භාවිත කරන ලදී.
- (viii) ව්‍යාපාරයේ මාසික ගිනි රක්ෂණ වාරිකය වූ රු. 4 000 ක් අයිතිකරු විසින් ඔහුගේ පෞද්ගලික මුදලින් ගෙවන ලදී.
- (ix) දිගුකාලීන ණය රු. 400 000 සඳහා රු. 67 000 ක ණය වාරිකයක් ගෙවන ලදී. එය තුළ රු. 17 000 ක පොලියක් ඇතුළත් විය.
- (x) ආයතනික ගනුදෙනුකරුවන්ට රු. 300 000 ක නඩත්තු සේවා ණයට සපයන ලදී. මෙම වටිනාකම මත 2% ක වෙළෙඳ වට්ටමක් ලබාදෙන ලදී. මෙම සේවා සැපයීම් සඳහා රු. 154 000 ක් පිරිවැය වූ නඩත්තු ද්‍රව්‍ය භාවිත කරන ලදී.
- (xi) සේවකයන්ගේ මාසික වැටුප රු. 84 000 ක් වූ අතර, 2020.01.01 දිනට පැවති වැටුප් අත්තිකාරම් අඩු කිරීමෙන් පසු ඉතිරි මුදල ගෙවන ලදී.
- (xii) 2020.01.01 දිනට ගෙවිය යුතු විදුලි බිල්පත ගෙවන ලදී. රු. 11 000 ක විදුලි බිල්පතක් ජනවාරි මාසය සඳහා ලද අතර එය මෙතෙක් ගෙවා නොමැත.
- (xiii) පිරිවැය රු. 8 000 ක නඩත්තු ද්‍රව්‍ය හානි වූ අතර ඒවා රු. 3 000 ක අත්පිට මුදලට විකුණන ලදී.
- (xiv) පසුගිය මාසය තුළදී කපා හරින ලද වෙළෙඳ ණයගැති ශේෂයක් සඳහා රු. 14 000 ක් ලැබුණි.
- (xv) ව්‍යාපාර ස්ථානයේ මාසික කුලිය රු. 20 000 ක් වේ. 2020.01.01 දින කලින් ගෙවූ කුලිය තුළ දක්වා ඇත්තේ 2020 ලීන් වර්ෂය සඳහා ගෙවන ලද කුලි මුදලයි.

අවශ්‍යවන්නේ:

- (1) 2020.01.01 දිනට ශේෂ සටහන් කර අංක (i) සිට (xy) දක්වා ඇති ගනුදෙනුවල බලපෑම් (අගයන් සහිතව) ගිණුම්කරණ සම්කරණය භාවිත කරමින් පෙන්නුම් කරන්න. එක් එක් වටිනාකම ඉදිරියෙන් එය වැඩි වේ නම් (+) ද, අඩු වේ නම් (-) ද යන්න සඳහන් කරන්න. (මෙම ප්‍රශ්නයට පිළිතුරු සැපයීමේදී සහන දී ඇති ආකෘතියට සමාන ආකෘතියක් භාවිත කරන්න.)

(රු. '000)

	වත්කම්					වගකීම්					ගිණිම
	දේපළ, පිරිසක සහ ලාභකරණ	කොහො	වෙළෙඳ ලැබීම් යුතු දෑ	ඉදිරිගට කළ ගෙවීම් සහ ගෙවූ අත්තිකාරම්	මුදල්	දිගු කාලීන ණය	වෙළෙඳ ගෙවීම් යුතු දෑ	වෙනත් ගෙවීම් යුතු දෑ	ලද අත්තිකාරම්		
ආරම්භක ශේෂය											
ගනුදෙනු:											
(i)											
(ii)											
.....											
.....											
අවසාන ශේෂය											

- (2) 2020.01.31 දිනෙන් අවසන් මාසය සඳහා ආදායම් ප්‍රකාශනය

(මුළු ලකුණු 40 යි)

/ගැටවෑම් පිටුව බලන්න.

AL/2020/33/S-II(NEW)

- 6 -

4. (අ) පහත තොරතුරු ක්‍රීඩා සමාජයක ගිණුම් පොත්වලින් උපුටා ගන්නා ලදී.

	2020.03.31 දිනට (රු.)	2019.03.31 දිනට (රු.)
සමුච්චිත අරමුදල	?	300 000
යාවර්ජිත සාමාජික අරමුදල	160 000	200 000
ක්‍රීඩා උපකරණ අරමුදල	?	400 000
ගොඩනැගිලි අරමුදල	1 000 000	-

අතිරේක තොරතුරු:

- සාමාජිකයකු සඳහා වාර්ෂික සාමාජික මුදල රු. 6 000 ක් වේ. 2019.03.31 දිනට ක්‍රීඩා සමාජයෙහි සාමාජිකයන් 60 ක් සිටි අතර, ඔවුන්ගෙන් 10 ක් යාවර්ජිත සාමාජිකයන් වේ. යාවර්ජිත සාමාජිකත්වය ක්‍රීඩා සමාජයෙහි ප්‍රවර්ධනයන්ට පමණක් සීමා වේ.
- වාර්ෂික සාමාජික මුදල වර්ෂය මුලදී සම්පූර්ණයෙන්ම හෝ මාසිකව සමාන වාරික මගින් ගෙවිය හැක. වාර්ෂික සාමාජික මුදල සම්පූර්ණයෙන් එකවර ගෙවන්නේ නම් සාමාජිකයන්ට 10% ක වට්ටමක් දෙනු ලැබේ. මෙම වට්ටම් ක්‍රීඩා සමාජයෙහි වියදමක් ලෙස සලකනු ලැබේ.
- 2019.04.01 දින ක්‍රීඩා සමාජයට අයුරින් බැඳුණු සාමාජිකයන් 05 දෙනෙකු ද ඇතුළුව සාමාජිකයන් 40 දෙනෙකු විසින් 2020.03.31 දිනෙන් අවසන් වර්ෂය සඳහා සාමාජික මුදල එකවර වර්ෂය මුලදී ගෙවන ලදී. අනෙකුත් අය මාසික පදනම යටතේ සාමාජික මුදල් ගෙවන ලදී.
- පරිත්‍යාග ලැබීම් ආදායම් තුළ හඳුනාගනු ලබන්නේ ඒවා භාවිත කළ ප්‍රමාණය පදනම්ව ය.
- 2020.03.31 දින ක්‍රීඩා උපකරණ මිල දී ගැනීම සඳහා ක්‍රීඩා සමාජය විසින් රු. 200 000 ක මුදලක් වියදම් කළ අතර, එයින් රු. 150 000 ක් ක්‍රීඩා උපකරණ අරමුදලින් ලබා ගන්නා ලදී.
- ගෘහස්ථ ක්‍රීඩාංගණයක් ඉදිකිරීම සඳහා රු. 86 000 ක වියදමක් දරමින් 2019.12.01 දින ව්‍යාපෘති වාර්තාවක් සකස් කරගන්නා ලදී. මේ සඳහා රු. 1 000 000 ක පරිත්‍යාග 2020.01.01 දින ලද අතර එය ගොඩනැගිලි අරමුදල තුළ සටහන් කර ඇත. කෙසේ වුව ද, රට තුළ ඇති වූ කොවිඩ්-19 වසංගතය නිසා මෙම ක්‍රීඩාංගණය ඉදිකිරීම අපේක්ෂිත පරිදි ආරම්භ කිරීමට ක්‍රීඩා සමාජය අපොහොසත් විය.
- ක්‍රීඩා සමාජයේ 2020.03.31 දිනෙන් අවසන් වර්ෂය සඳහා වෙනත් මෙහෙයුම් වියදම් රු. 250 000 ක් විය.

අවශ්‍යවන්නේ:

- 2020.03.31 දිනෙන් අවසන් වර්ෂය සඳහා ආදායම් ප්‍රකාශනය
- 2020.03.31 දිනට හිමිකම් (එක් එක් අයිතමය වෙත වෙනම දක්වන්න.) (ලකුණු 14 යි)

(ආ) සීමිත සුමුදු පොදු සමාගම වෙළෙඳ ව්‍යාපාරයක් වන අතර එය එකතු කළ අගය මත බදු (VAT) සඳහා ලියාපදිංචි වී ඇත. සමාගම භාණ්ඩ මිල දී ගැනීම ණය පදනම් මත පමණක් සිදුකරන අතර, භාණ්ඩ විකිණීම මුදලට සහ ණයට යන දෙයාකාරයටම සිදු කරනු ලබයි. 2020.03.31 දිනෙන් අවසන් මාසය සඳහා පහත තොරතුරු ව්‍යාපාරයේ ණයගැති සහ ණයහිමි ලෙජරයන්ගෙන් උපුටා ගන්නා ලදී.

2020.03.31 දිනට ණයගැති ලෙජරය (රු.'000) :

විස්තරය	සාමල් චෙඛ්ට්ස්	ගමන් චෙඛ්ට්ස්	තදුන් චෙඛ්ට්ස්	එකතුව
ආරම්භක ශේෂය	100	50	150	300
විකුණුම් (8% ක VAT සහිතව)	-	324	486	810
මුදල් ලැබීම්	(75)	(50)	(500)	(625)
දුන් වට්ටම්	(5)	-	(10)	(15)
අවසන් ශේෂය	20	324	126	470

2020.03.31 දිනට ණයහිමි ලෙජරය (රු.'000) :

විස්තරය	සමන් චෙඛ්ට්ස්	අමල් චෙඛ්ට්ස්	මගන් චෙඛ්ට්ස්	එකතුව
ආරම්භක ශේෂය	300	-	150	450
ගැනුම් (8% ක VAT සහිතව)	540	432	216	1 188
මුදල් ගෙවීම්	(290)	(200)	(150)	(640)
ලද වට්ටම්	(10)	-	-	(10)
අවසන් ශේෂය	540	232	216	988

[සත්‍යාපිත පිටුව බලන්න.

AL/2020/33/S-II(NEW)

- 7 -

2020.03.01 දිනට ණයගැති සහ ණයහිමි ලෙජර ශේෂ ලැයිස්තුවල එකතුව අදාළ පාලන ගිණුම්වල එදිනට වූ ශේෂ සමඟ සමාන විය.

2020.03.01 දින මුදල් ගිණුමේ ශේෂය රු. 50 000 ක් විය. ණයගැති හා ණයහිමි ලෙජර තුළ ඇතුළත් මුදල් ගනුදෙනුවලට අමතරව පහත මුදල් ගනුදෙනු ද 2020 මාර්තු මාසය තුළ දී සිදු විය.

- සමාගමේ මුදලට විකුණුම් රු. 972 000 ක් විය. (8% ක VAT සහිතව)
- සේවක අර්ථසාධක අරමුදල (EPF) සඳහා සේවක දායකත්වය ලෙස රු. 48 000 ක් අඩුකර ගැනීමෙන් පසුව රු. 552 000 ක වැටුප් ගෙවන ලදී.
- 2020 පෙබරවාරි මාසය සඳහා EPF රු. 120 000 ක් සහ සේවා නියුක්තයන්ගේ භාර අරමුදල (ETF) සඳහා රු. 18 000 ක් ප්‍රේෂණය කරන ලදී.
- රු. 250 000 ක් වෙනත් වියදම් සඳහා ගෙවන ලදී.

EPF සඳහා සේවක සහ සේවා දායකත්වය පිළිවෙළින් 8% ක් සහ 12% ක් වේ. තවද ETF සඳහා සේවා දායකත්වය 3% කි. EPF සහ ETF යන දෙකෙහිම දායකත්වයන් සේවකයින්ගේ දළ වැටුප මත ගණනය කරනු ලබයි. සමාගම කිසියම් මාසයක EPF සහ ETF ඊළඟ මාසයෙහි 5 වන දිනයේදී ප්‍රේෂණය කරනු ලබයි.

2020.03.01 දිනට VAT පාලන ගිණුමේ බැර ශේෂය රු. 40 000 කි.

(වෙනත් වියදම් සඳහා VAT නොමැති බව උපකල්පනය කරන්න. ගනුදෙනුවල දිනයන් නොසලකා හරින්න.)

අවශ්‍යවන්නේ:

(1) 2020.03.31 දිනෙන් අවසන් මාසය සඳහා පහත මූලික සටහන් පොත්:

- (i) ගැනුම් ජර්නලය
- (ii) මුදල් ලැබීම් ජර්නලය
- (iii) මුදල් ගෙවීම් ජර්නලය

(2) 2020.03.31 දිනෙන් අවසන් මාසය සඳහා පහත ගිණුම්:

- (i) මුදල් ගිණුම
- (ii) ණයගැති පාලන ගිණුම
- (iii) එකතු කළ අගය මත බදු (VAT) පාලන ගිණුම
- (iv) වැටුප් පාලන ගිණුම
- (v) ගෙවිය යුතු සේවක අර්ථසාධක අරමුදල් (EPF) ගිණුම

(ලකුණු 26 යි)

(මුළු ලකුණු 40 යි)

5. (අ) නොතු සහ මුතු පහත කොන්දේසි යටතේ හවුල් ව්‍යාපාරයක් පවත්වාගෙන යයි.

- නොතු සහ මුතු පිළිවෙළින් 2:1 අනුපාතයට ලාභාලාභ බෙදා ගනී.
- සෑම හවුල්කරුවකුම මාසිකව රු. 50 000 ක වේතනයකට හිමිකම් කියයි.
- සෑම හවුල්කරුවකුම වර්ෂයේ ආරම්භක ප්‍රාග්ධන ශේෂය මත 10% ක වාර්ෂික පොලියකට හිමිකම් කියයි.
- ව්‍යාපාරයේ කීර්තිනාමය හවුල්කරුවන්ගේ ප්‍රාග්ධන ගිණුම් තුළින් ගළපනු ලබයි.
- කීර්තිනාම ගැළපීම් හැර හවුල්කරුවන් සමඟ සිදු කරන අනෙකුත් සියලුම ගනුදෙනු ඔවුන්ගේ ජංගම ගිණුම් මගින් සටහන් කරනු ලබයි.

/අවධානී පිටුව බලන්න.

AL/2020/33/S-II(NEW)

- 8 -

2020.03.31 දිනට හවුල් ව්‍යාපාරයෙහි ශේෂ පිරික්සුම් සහක පරිදි වේ.

විස්තරය	හර (රු.'000)	බැර (රු.'000)
ප්‍රාග්ධන ගිණුම්:		
නෙතු.....		2 000
මුතු.....		1 000
ජංගම ගිණුම්:		
නෙතු.....		400
මුතු.....		200
2019.04.01 දිනට 5% ණය ගිණුම් - රිතු.....		800
දේපළ, පිරිසක සහ උපකරණ (2020.03.31 දිනට ධාරණ වටිනාකම) ...	4 100	
විකුණුම්.....		6 000
විකුණුම් පිරිවැය.....	1 850	
මෙහෙයුම් වියදම්.....	2 600	
2020.03.31 දිනට නොගය.....	700	
ණය ආපසු ගෙවීම - රිතු.....	420	
ගැනිලි (මුදල්) - නෙතු.....	500	
අනුකූල මුදල්.....	3 230	
ගොනු ගෙන ආ මුදල.....		3 000
	13 400	13 400

අතිරේක තොරතුරු:

- (i) 2020.03.31 දිනට නොගය භෞතික ආගණනය මත පදනම්ව මිනුම් කර ඇත.
- (ii) වර්ෂය තුළ නෙතු සහ මුතු සිදු කළ භාණ්ඩ ගැනිලි පිළිවෙළින් රු. 60 000 ක් සහ රු. 40 000 ක් විය. මේවා මෙතෙක් පොත්වල ගිණුම්ගත කර නොමැත.
- (iii) ශේෂ පිරික්සුම් තුළ දක්වා ඇති රිතුවේ ණය ආපසු ගෙවීම් ගිණුමේ ශේෂය, 2019.09.30 දින තෙක් ගෙවූ ණය පොලිය සහ එදිනට ණය මුදලෙන් 50% ක් පියවීම සඳහා ගෙවූ මුදලින් සමන්විත වේ. ඉතිරි ණය ශේෂය සඳහා ගෙවිය යුතු පොලිය ගිණුම්ගත කර නොමැත.
- (iv) 2020.03.31 දිනෙන් අවසන් වර්ෂය සඳහා හවුල් ව්‍යාපාරයෙහි වෙළෙඳ බලපත්‍රය අලුත් කිරීම සඳහා රු. 10 000 ක් නෙතු විසින් සිය පෞද්ගලික මුදලින් ගෙවා ඇත. මෙය ගිණුම්ගත කර නොමැත.
- (v) 2020.03.31 දිනෙන් අවසන් වර්ෂය සඳහා මෝටර් රථ රක්ෂණ වාරිකය රු. 140 000 ක් හවුල් ව්‍යාපාරය විසින් ගෙවා ඇති අතර එය ව්‍යාපාරයෙහි මෙහෙයුම් වියදම් තුළ සටහන් කර ඇත. කෙසේ වුව ද මෙම ගෙවීම් තුළ මුතුගේ පෞද්ගලික මෝටර් රථයෙහි රක්ෂණ වාරිකය වෙනුවෙන් ගෙවූ රු. 40 000 ක් ඇතුළත් බව පසුව අනාවරණය විය.
- (vi) 2020.03.31 දින ගොනු කළ හවුල්කරුවකු ලෙස බඳවාගන්නා ලදී. ගොනු එදින ඇයගේ ප්‍රාග්ධනයට හා කීර්තිනාමයට දායකත්වය ලෙස රු. 3 000 000 ක් ව්‍යාපාරයට ගෙන එන ලදී. නෙතු, මුතු සහ ගොනු අතර නව ලාභාලාභ අනුපාතය පිළිවෙළින් 5:3:2 ලෙස එකඟ විය. මේදිනට ව්‍යාපාරයෙහි කීර්තිනාමය රු. 1 500 000 ක් ලෙස ඇස්තමේන්තු කර ඇත.

අවසන්වන්නේ:

- (1) 2020.03.31 දිනෙන් අවසන් වර්ෂය සඳහා හවුල් ව්‍යාපාරයෙහි ආදායම් ප්‍රකාශනය (හවුල්කරුවන්ට කරන ලද විස්තරයන්ද ඇතුළත්ව)
- (2) 2020.03.31 දිනෙන් අවසන් වර්ෂය සඳහා හවුල්කරුවන්ගේ ප්‍රාග්ධන ගිණුම් සහ ජංගම ගිණුම්

(ලකුණු 20 යි)

/තව්ලැති පිටුව බලන්න.

AL/2020/33/S-II(NEW)

- 9 -

(ආ) සීමිත අගයන් පොදු සමාගමේ 2020.03.31 දිනට සහ 2019.03.31 දිනට සාරාංශගත මූල්‍ය තත්ත්ව ප්‍රකාශන පහත දැක්වේ.

විස්තරය	2020.03.31 දිනට (රු.'000))	2019.03.31 දිනට (රු.'000)
දේපළ, පිරිසිදු සහ උපකරණ - (ධාරණ වටිනාකම).....	35 500	30 100
නොගෙය.....	9 750	7 250
වෙළෙඳ ලැබිය යුතු දෑ.....	8 500	10 750
මුදල් හා මුදල් සමාන දෑ.....	2 500	1 500
මුළු වත්කම්	56 250	49 600
ප්‍රකාශිත ප්‍රාග්ධනය - සාමාන්‍ය කොටස්.....	28 000	20 000
ප්‍රකාශන සංවිධාන.....	3 000	2 000
රඳවාගත් ඉපයුම්.....	6 500	2 200
කල්පිත ණයගිවියෝ.....	12 500	16 500
වෙළෙඳ ගෙවිය යුතු දෑ.....	4 350	7 400
ආදායම් බදු සඳහා ප්‍රතිපාදන.....	500	600
බැංකු අයිතව.....	1 400	900
මුළු හිමිකම් හා වගකීම්	56 250	49 600

2020.03.31 දිනෙන් අවසන් වර්ෂය සඳහා අතිරේක තොරතුරු:

- වර්ෂය තුළ සමාගම අතුරු ලාභාංශ ලෙස රු. 1 200 000 ක් ගෙවූ අතර රු. 2 000 000 ක රඳවාගත් ඉපයුම් ප්‍රාග්ධනීක කරන ලදී. තවද, සමාගම සාමාන්‍ය කොටස් 100 000 ක් මහජනයාට නිකුත් කළ අතර සම්පූර්ණ ප්‍රතිස්ථාපිත ලැබී ඇත.
- වර්ෂය සඳහා ක්ෂය සහ ආදායම් බදු වියදම් පිළිවෙළින් රු. 2 100 000 ක් සහ රු. 1 160 000 ක් විය.
- වර්ෂය තුළදී සමාගම සිය ඉඩම් ප්‍රථම වරට අනිරීක්ෂනයක් සහිතව ප්‍රකාශන සහකාර ලදී. වර්ෂය තුළ වෙනත් ප්‍රකාශන සහකාර සිදුකර නොමැත.
- 2019.10.01 දින සමාගම රු. 400 000 ක ලාභයක් සහිතව යන්ත්‍රයක් විකුණන ලදී. මෙම යන්ත්‍රය 2017.04.01 දින රු. 3 000 000 කට මිල දී ගෙන තිබූ අතර එය සරල මාර්ග ක්‍රමයට වාර්ෂිකව 20% බැගින් ක්ෂය කර ඇත. තවද වර්ෂය තුළදී නව මෝටර් රථයක් අත්පිට මිලදී ගෙන ඇත.

අවශ්‍යවන්නේ:

LKAS 7 (මුදල් ප්‍රවාහ ප්‍රකාශනය) ප්‍රමිතයට අනුව 2020.03.31 දිනෙන් අවසන් වර්ෂය සඳහා සීමිත අගයන් පොදු සමාගමේ මුදල් ප්‍රවාහ ප්‍රකාශනය (ලකුණු 20 යි)
(මුළු ලකුණු 40 යි)

6. (ආ) 2020.03.31 දිනෙන් අවසන් වර්ෂය සඳහා මෝටර් රථ කර්මාන්තයේ නියුතු සමාගම් තුනකට අදාළ තොරතුරු පහත දැක්වේ.

අනුපාතය	සීමිත ඇල්ෆා පොදු සමාගම	සීමිත බීටා පොදු සමාගම	සීමිත ගැමා පොදු සමාගම
ජංගම	1.2 : 1	2.8 : 1	2.5 : 1
ක්ෂණික වත්කම්	0.96 : 1	2.5 : 1	2 : 1
කොහ පිරිවැටුම (වාර)	9.5	8.3	6.2
ණයගැති පිරිවැටුම (වාර)	4.1	4.5	3.8
ණය හිමිකම්	65%	80%	60%
මුළු වත්කම් මත ප්‍රතිලාභ	9%	12%	14%

අවශ්‍යවන්නේ:

පහත එක් එක් තත්ත්වයන්ට අදාළ සමාගම් හඳුනාගෙන එයට පදනම් වූ අනුපාතය සඳහන් කරන්න.

- ඉහළම තෝලනය සහිත සමාගම
- තොග භාවිතයේ වැඩිම කාර්යක්ෂමතාවය දක්වනු ලබන සමාගම
- ඉහළම ද්‍රවශීලතාවය සහිත සමාගම
- ආයෝජන මත වැඩිම ප්‍රතිලාභය ජනනය කරනු ලබන සමාගම
- ගනුදෙනුකරුවන්ගෙන් මුදල් එකතු කිරීමේදී වැඩිම කාර්යක්ෂමතාවය දක්වනු ලබන සමාගම

(ලකුණු 10 යි)

/ලකවැනි පිටුව බලන්න.

AL/2020/33/S-II(NEW)

- 10 -

(ආ) සිමිත මිලින් රසායනාගාර පොදු සමාගම් විසින් පැරණි වෛද්‍ය පරීක්ෂණ උපකරණය වෙනුවට නවීන පරීක්ෂණ උපකරණයක් මිල දී ගැනීමට සලකා බලමින් සිටී. මෙම නව උපකරණය අත්පත් කරගතහොත් පැරණි උපකරණය එහි පොත් අගය වූ රු. 250 000 කට වැඩිවිය හැක.

මෙම නව උපකරණයේ ඇස්තමේන්තුගත මුදල් ගලායීම් සහ ගලායාම් පහත පරිදි වේ.

විස්තරය	රු.'000
උපකරණයේ ගැනුම් මිල	1 800
උපකරණය ප්‍රවාහනය කිරීමේ පිරිවැය	200
උපකරණය ස්ථාපනය කිරීමේ පිරිවැය	75
එල්දායි ජීව කාලය අවසානයේ උපකරණයෙහි සුන්බුන් අගය	125
ව්‍යාපෘතිය ආරම්භයේ අතිරේක කාරක ප්‍රාග්ධන අවශ්‍යතාවය	275

අතිරේක කාරක ප්‍රාග්ධනය ව්‍යාපෘතිය අවසාන වසරේදී අයකර ගත හැකිය. නව උපකරණයේ අපේක්ෂිත එල්දායි ජීව කාලය වසර 5 කි. මෙම නව උපකරණය මිල දී ගතහොත් සමාගමේ බදු පසු ලාභයේ වාර්ෂික වැඩි වීම රු. 210 000 ක් ලෙස ඇස්තමේන්තු කර ඇත.

මෙම ව්‍යාපෘතියේ අපේක්ෂිත ප්‍රතිලාභ අනුපාතය 10% ක් වන අතර, එහි ඩව්ටම් සාධක ආසන්න දශම ස්ථාන දෙකකට පහත පරිදි ය.

වයස	1	2	3	4	5
ඩව්ටම් සාධකය	0.91	0.83	0.75	0.68	0.62

අවශ්‍යවන්නේ:

- (1) ව්‍යාපෘතියෙහි එක් එක් වර්ෂය සඳහා මුදල් ගලායීම් සහ මුදල් ගලායාම් ලේඛනය
- (2) ව්‍යාපෘතියෙහි ශුද්ධ වර්තමාන අගය (NPV)
- (3) ශුද්ධ වර්තමාන අගය මත පදනම්ව නව උපකරණය මිල දී ගැනීම සඳහා නිර්දේශය

(ලකුණු 10 යි)

(ඉ) කොවිඩ්-19 වසරයෙන් ආරක්ෂා වීම සඳහා උපදෙස් ඇතුළත් අත්පොතක් මුද්‍රණය කිරීමට සුබසාධක සමිතියක් තීරණය කර ඇත. නිරෝධායන මධ්‍යස්ථානවල සිටින පුද්ගලයන්ට මෙම අත්පොත, අත්වැසුම් යුගලයක් සහ මුහුණු ආවරණයක් සමග නොමිලේ බෙදාහැරීමට අපේක්ෂා කෙරේ. මෙම වැඩසටහනට සහභාගී වන සෑම ප්‍රතිලාභියකු සඳහාම රු. 1 500 බැගින් අනුග්‍රාහකත්වය දැරීමට සබන් නිෂ්පාදන සමාගමක් එකඟත්වය පළකර ඇත.

මෙම වැඩසටහනේ ඇස්තමේන්තුගත පිරිවැය පහත පරිදි වේ.

	රු.
අත්පොත පිළියෙල කිරීම සඳහා වෛද්‍යවරුන්ගේ උපදේශන ගාස්තු	30 000
අත්පොතක මුද්‍රණ පිරිවැය	700
අත්පොත සංස්කරණය කිරීමේ පිරිවැය	25 000
පරිවේෂ්ඨයක් ලිවීම සඳහා පිරිවැය (අත්පොතෙහි පරිවේෂ්ඨ 07 ක් ඇත).....	10 000
මෙම අත්පොතෙහි විෂු ඇදීම සඳහා පිරිවැය	10 000
පිටුවක් සඳහා යතුරුලියන පිරිවැය (අත්පොතෙහි මුළු පිටු ගණන 50 ක් වේ)	300
අත්වැසුම් යුගලයක පිරිවැය	100
මුහුණු ආවරණයක පිරිවැය	200

අවශ්‍යවන්නේ:

- (1) මුළු ස්ථාවර පිරිවැය සහ ප්‍රතිලාභියකු සඳහා විචල්‍ය පිරිවැය
- (2) මෙම වැඩසටහනේ මුළු පිරිවැය ආවරණය කිරීම සඳහා:
 - (i) අපේක්ෂිත ප්‍රතිලාභීන් සංඛ්‍යාව
 - (ii) සබන් නිෂ්පාදන සමාගමෙන් අපේක්ෂිත අනුග්‍රාහකත්වය
- (3) මෙම වැඩසටහන තුළින් සුබසාධක සමිතියේ අරමුදලට රු. 100 000 ක අතිරික්තයක් ලබාගැනීම සඳහා අපේක්ෂිත ප්‍රතිලාභීන් සංඛ්‍යාව
- (4) මෙම වැඩසටහන සඳහා සබන් නිෂ්පාදන සමාගම විසින් රු. 900 000 ක අනුග්‍රාහකත්වයක් ලබා දේ නම්, සුබසාධක සමිතියේ අරමුදලට ලබාගත හැකි අතිරික්තය

(ලකුණු 20 යි)
(මුළු ලකුණු 40 යි)
